

On-line Refereed Journal of the Center for Indigenous Knowledge and Community Studies
Sabaragamuwa University of Sri Lanka

Follow this and additional works at: www.sab.ac.lk
e-mail: akyanaeditor@ssl.sab.ac.lk



මිටිසම් දරුවන්, හැකියා සංවර්ධනය සහ පවුල

වරිත් අමරසේකර²⁵
B.A(Pera), M.A(Pera), PQHRM(CIPM)

සංකීර්ණය (Abstract)

නුතන සමාජය තුළදී මිටිසම් ලක්ෂණ සහිත දරුවන් පිළිබඳව යොමු කර ඇති අවධානය ඉතාම අල්ප බව පෙනී යයි. එපමණක් නොව මිටිසම් (Autism) පිළිබඳව පවතින සමාජ දැනුම්වත්හාවය ඉතාම අවම තත්ත්වයක පවතී. මෙම දරුවන් සංවර්ධනය කිරීම සඳහා ප්‍රථමයෙන්ම සිදු කළ යුත්තේ ඔවුන්ගේ හැකිරීම් රටා සහ අපහසුතාවයන් තිබුරදීව හඳුනා ගැනීමයි. පසුව ප්‍රතිකාර සැලැස්මකට (Treatment Plan) අනුව ඔවුන්ගේ හැකියා සංවර්ධනය කළ යුතු වේ. නමුදු මෙම කරුණු පිළිබඳව සමාජය තුළ පවතින දැනුම්වත්හාවය හා අවධානය අල්ප බැවින් මෙම දරුවන්ගේ හැකියා සංවර්ධනය සිදු වන්නේ මන්දගාලී ආකාරයෙනි. එසේම මෙම දරුවන් සිටින පවුල්වල දෙමාපියන් සහ සාමාජිකයන් මූහුණපාන ගැටුළු, අහියෝග සහ අපහසුතා පිළිබඳව කිසිවෙකුගේ අවධානයට ලක් නොවීම කනාගාටුවට කරුණකි. එබැවින් සමස්ත සමාජයේ සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය මිටිසම් ලක්ෂණ සහිත දරුවන් පිළිබඳව යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් ලෙස සැලකිය හැකිය. සම්මුඛ සාකච්ඡා (Interviews), තිරිස්සන (Observation) හා ප්‍රත්‍යාග්‍යකින් (Qualitative Research) ලබා ගත් නොරතුරු ආගුයෙන් මෙම ලිපිය සකස් කෙරේ.

ප්‍රමුඛ පද : මිටිසම්, මිටිසම් ලක්ෂණ සහිත දරුවන්, ප්‍රතිකාර සැලැස්ම, හැකියා සංවර්ධනය, ප්‍රත්‍යාග්‍යකින් අධ්‍යනය

²⁵ භාෂා සංස්කරණය - නාලක ජයසේන

හැදින්වීම

සමකාලීන සමාජයේ ඕරිසම ලක්ෂණ වලින් පෙළෙන දරුවන් සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වුවද ඕරිසම පිළිබඳව මෙරට පුද්ගලයින් තුළ පවතින දැනුම්වත්හාවය ඉතාම අල්ප බව පෙනී යයි. ඕරිසම යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? ඕරිසම ලක්ෂණ පවතින දරුවෙක් හඳුනා ගන්නේ කෙසේ ද? ආද වශයෙන් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරනු ලැබුවහොත් බොහෝ පුද්ගලයින් ඒ පිළිබඳ පිළිතුර දීමෙදී හෝ අදහස් දක්වීමෙදී යම් දූෂ්චරතාවයන්ට මූහුණ දෙන බව පෙනී යයි. නැතහොත් බොහෝ පුද්ගලයින්ගේ පිළිතුර වන්නේ අපට ඒ පිළිබඳ අදහසක් නැති බවයි. එට අමතරව නිවැරදි හා ප්‍රමාණවත් දැනුමක් නොමැති ඇතැම් පුද්ගලයින් මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් සඳහා නොයෙකුත් වැරදි සහගත හඳුන්වාදීම් සිදු කරනු ලබයි. කෙසේ වෙතත් ඕරිසම හැදින්වීම සඳහා මත්‍යෝගීක්ෂීප්‍රත්හාවය හා ස්වේච්ඡාහාවය යන නාම ද හාවිතා කරයි. මේ සඳහා කිනම් නමක් හාවිතා කළ ද අප සමාජයේ මෙම තත්ත්වය පිළිබඳ ඇති දැනුවත්හාවය හා ඒ පිළිබඳ දක්වන උනන්දුව පිළිගත හැකි මට්ටකට වර්ධනය වී නොමැත. එබැවින් පළමුවෙන්ව සමාජ වැඩකරුවෙකු (Social Worker) විසින් සිදු කළ යුත්තේ ඕරිසම පිළිබඳ සමාජයේ දැනුවත්හාවය වැඩි කිරීමට පෙළගැසීමයි.

නුතන ලංකා සමාජය තුළ ඕරිසම ලක්ෂණවලින් පෙළෙන දරුවන් තිස්සුහසකට අධික සංඛ්‍යාවක් ජ්වත්වන බවත් සැම දරුවන් අනුතුන් දෙනෙකුගෙන් එක් දරුවෙකු ඕරිසම ලක්ෂණවලින් පෙළෙන අයෙකු බවත් පෙන්වා ද ඇත (ලියනගේ, 2015). එම නිසා මෙරට සමාජය තුළ ද ඕරිසම ක්‍රමයෙන් හිස ඔසවනවා පමණක් නොව ඒ හෙතුවෙන් ම විවිධ සමාජ ගැටලු පැන නැගෙමින් ඇත. ඕරිසම දරුවෙකු ජ්වත් වන පවුලක දෙමාපියන්ට මූහුණපාන්නට සිදුවන දූෂ්චරතා මොනවා ද? එම පවුලේ අනෙක් සමාජීකයන්ට මූහුණ දීමට සිදුවන අසිරුතා මොනවා ද? ඕරිසම දරුවෙකු සමාජයට අනුවර්තනය කරගන්නේ කෙසේ ද? එම දරුවා වෙනුවෙන් සමාජය විසින් සිදුකළ යුතු කාර්යහාරය සහ යුතුකම් මොනවාද? යන ප්‍රශ්නවලට සාර්ථක විසුම් ලබා ගැනීමට අප උත්සහ කළ යුතුය. ඕරිසම තත්ත්වය බලපාන්නේ එක් පුද්ගලයෙකුට නොවේ. එය මූල්‍ය පවුලට පමණක් නොව එයින් මැබට විහිදී ගොස් සමස්ථ සමාජයට බලපාන්නක් ලෙස සොයා ගෙන ඇත. නමුත් මෙරට පවුල් සංස්ථාව හා සමස්ක සමාජය ඕරිසමවලට ප්‍රතිචාර දක්වීම සඳහා තවමත් ක්‍රමානුකූලව සැකසී නැති බව පෙනී යයි. ඕරිසම මගින් පවුල හා ප්‍රජාව ගමන් කරනු ලබන දිනානතිය වෙනස් කරනු ලබයි. එමෙන්ම එහි වෙසෙන සමාජීකයන් කිහිපිනෙක නොසිතු විරු තත්ත්වයන්ට මූහුණ දීම සඳහා අවස්ථාව උදා කිරීමට ඕරිසම සමත් වෙයි. සමාජයේ මුළුක ඒකකය වන පවුලට සම්පූර්ණ යුතින්ට යම් යම් අභියෝගවලට මූහුණ දීමට මේ නිසා සිදු වේ. ඕරිසම මොළයේ වර්ධනය ආශ්‍රිතව ගොඩනැගුණු ගැටලුවක් වුවද එය පුද්ගලයෙකුගේ ජ්වත්තය පුරාම දිව යන තත්ත්වයක් බව පෙනී යයි. මෙවැනි දරුවන්ගෙන් ඇතමෙකුට තම වැඩි කටයුතු ස්වාධීනව කරගෙන යාමට හැකි වුව ද ඇතැම් දරුවන්ට එසේ සිදු කිරීමට පහසු නොවේ. ඔවුන්ගේ සැම කටයුත්තක්ම තවත් පුද්ගලයෙකු

විසින් අධික්ෂණය කරමින් ඔවුන්ට උදව් කළ යුතු වේ. ඒ සඳහා ම පුද්ගලයෙකු කැප වී සිටිය යුතුය. එබැවින් මෙය සරල කරුණෙක් හෝ අභාධ තත්ත්වයක් ලෙස හෝ අපට තැකීමට නොහැකිය.

මිටිසම්වලින් පෙළෙන දරුවෙකු සමාජයට අනුවර්තනය කරගැනීම සඳහා ද කැප වී කටයුතු කළ යුතු බව පෙනී යයි. ඔවුන්ගේ සන්නිවේදන ක්‍රසලතා වර්ධනය කිරීම, ඔවුන්ගේ හැසිරීම රටා පිළිගත හැකි මට්ටමින් සකස් කිරීම, තමන්ගේ කටයුතු ස්වාධීනව කරගෙන යාමට පූහුණු කිරීම ආදිය සඳහා ඔවුන්ට උදව් කළ යුතුය. මෙහිදී ඔවුන් සඳහාම ස්ථාපිත කොට ඇති රාජ්‍ය, රාජ්‍ය නොවන හා පෙළාද්ගලික විශේෂ පාසල් මගින් සහ ඒවාහි සේවය කරන පළපුරුදු ගුරුවරුන්ගෙන් සහ උපදේශකවරුන්ගෙන් උදව් ලබා ගැනීම අනිවාර්යය වේ. ඇතැම් දෙමාපියන් තමන්ගේ දරුවන් මෙවැනි විශේෂ පාසලකට යොමු කිරීමට වැඩි කමැත්තක් නොදක්වයි. ඔවුන්ගේ දරුවන් ද අනෙක් සාමාන්‍ය දරුවන් ඉගෙනුම ලබන පෙර පාසලකට හෝ ප්‍රාථමික පාසලකට යොමු කරයි. එමගින් සිදුවන්නේ දරුවන්ගේ හැකියාවන් හා ක්‍රසලතාවයන් තවදුරටත් දුරුවල වීමක් බව ඔවුනු නොදනිති. මේ නිසා මෙවැනි දරුවන්ගේ දියුණුව හා වර්ධනය අපේක්ෂා කරන්නේ නම් දෙමාවිපියන් විසින් අනිවාර්යයන් ඔවුන්ව විශේෂිත පාසලකට යොමු කළ යුතුය. ඊට අමතරව ඕම්පිල් ලක්ෂණ සමග වෙනත් රෝගී තත්ත්වයක් පවතින්නේ නම් ඒ පිළිබඳත් අවධානය යොමු කළ යුතුය. මෙයින් පෙනී යන්නේ විවිධ ව්‍ය අපහසුතා මගින් ඕම්පිල් දරුවන්ගේ පිටිය පැටපුණු නුල් බේලයක තත්ත්වයකට පත්වී ඇති බවයි. එබැවින් ඉහත සඳහන් කළ ගැටලු හා අපහසුතාවයන්ට මුහුණ දීම සඳහා ඕම්පිල් දරුවන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා ද සමාජ වැඩකරුවන්ගේ මැදිහත්වීම් අත්‍යවශ්‍ය වේ.

එම්පිල් දරුවන්, හැකියා සංවර්ධනය සහ එම දරුවන් නිසා පවුල් සංස්ථාවට සිදුවන බලපැළ පිළිබඳ සිදු කරන ලද ගණාක්මක පර්යේෂණයකින් (Qualitative Research) ලබා ගත් තොරතුරු ආගුයෙන් මෙම ලිපිය සකස් කෙරේ. එහිදී ඕම්පිල් දරුවන් සිටින පවුල් පහක් යොදා ගතිමින් එම පවුල්වල සිටින සාමාජිකයින් සමග සම්මුඛ සාකච්ඡා (Interviews), නිරික්ෂණ (Observation) හා ප්‍රත්‍යාග්‍ය අධ්‍යනය (Case study) පැවැත්වීම මගින් තොරතුරු රස් කර ගන්නා ලදී. ඊට අමතරව ද්විතීයික මූලාශ්‍ය ද පරිභිජ්‍යා කිරීමට පර්යේෂකයාට සිදු විය.

ඕම්පිල් යනු කුමක් ද?

ඕම්පිල් (Autism) යන්න හැඳින්වීම සඳහා සිංහල හාජාවේ පවතින වචනය වන්නේ මනෝවික්ෂීප්තහාවය හෝ ස්වේච්ඡතාවය යන්නයි. නමුත් හාවිතයේ පහසුව නිසා බොහෝ දෙනෙක් මෙය ඕම්පිල් ලෙස හඳුන්වයි. ‘Autistic’ යන ඉංග්‍රීසි යෝමෙන් මනෝවික්ෂීප්තහාවයේ ලක්ෂණවලින් පෙළෙන්නන් යන අර්ථය ධිවනිත කරයි. ‘Autism’ සහ ‘Autistic’ යන වචනයන්

බේදී එන්නේ ග්‍රීක වචනයක් වන 'Auto' යන වචනයෙන්ය. (Renee & Alli, 2019). 'Auto' යන වචනයෙන් 'තමන්', 'ස්වයං' යන සිංහල තේරුම ජනිත වේ. මෙලස විග්‍රහ කර බැඳීමේදී ඕවිසම් යනු බාහිර ලෝකය සමග එක්වීමේ හැකියාව හින කරන මානසික තත්ත්වයක් ලෙස සරලව හැඳින්විය හැක. ඕවිසම් සහ එහි ලක්ෂණ විවිධාකාර නමවලින් හඳුන්වනු ලබයි. උදාහරණයක් ලෙස ASD (Autistic Spectrum Delay), PDD (Pervasive Developmental Delay) Asperger Syndrome, Chidhood Disintegrative Disorder යන වර්ගිකරණයන් දක්විය හැක. මේ කිනම් නාමයකින් හැඳින් වුවද එයින් ධිවතිත වන්නේ මොළයේ වර්ධනය බැඳුණු සංකීර්ණ ආභාසයක් පිළිබඳවයි. ඕවිසම් යනු ක්‍රමක් ද? යන්න තවදුරටත් පැහැදිලි කරගැනීම සඳහා ඉදිරිපත් වී ඇති නිර්වචන කිහිපයක් මෙසේ දක්වමු.

Autism Science Foundation (n.d.) සඳහන් කරන ආකාරයට ඕවිසම් යනු පුද්ගලයෙකුගේ ජ්‍රීත කාලය පුරාම සංවර්ධනය කළ යුතු ආභාස තත්ත්වයකි. එය අනෙක් පුද්ගලයින් සමග සන්නිවේදනය කරන ආකාරයටත් අන්තර්සභඳතා පවත්වන ආකාරයටත් සංජ්‍රවම බලපානු ලබයි. රේට අමතරව මෙය මගින් පුද්ගලයින්ට පවතින ලෝකය පිළිබඳ අවබෝධ කරගැනීමට ද දුෂ්කරතා ඇති කරනු ලබයි.

ලියනගේ (2015) නිර්වචනයට අනුව ඕවිසම් යනුවෙන් හඳුන්වන්නේ, මනසේ සාමාන්‍ය වර්ධනයේ ඇති වන උගානතාවයක් නිසා ස්නායු පද්ධතියට බාධා ඇති වීමත් දරුවෙකුට තමන් අවට ලෝකය සමග සම්බන්ධතා ඇති කර ගැනීමට තොහැකි වීම හෝ ගැටුපු සහිත හැසිරීම රටා පිළිඹු කිරීමයි.

ඉහත දක්වන ලද නිර්වචනවලින් පැහැදිලි වන්නේ ඕවිසම් යනු මොළයේ වර්ධනය හා සම්බන්ධ ආභාස තත්ත්වයක් වන අතර ඕවිසම් ලක්ෂණ තිබෙන දරුවන්ට ඔවුන්ගේ සමාජ - සංස්කෘතික පරිසරය තේරුම් ගැනීමට අපහසු වන බවත්ය. මොවුන්ට අවට ලෝකය පිළිබඳ තේරුම් ගැනීමට අපහසු නිසා අනානාත් සමග සබඳතා පැවැත්වීමටත් සමාජයට ගැලුපෙන ආකාරයට අනුව හැසිරීම හැඩැගස්වා ගැනීමටත් අසිරි වේ. එම නිසා මෙම දරුවන්ගේ කුසිලතා සංවර්ධනය කළ යුතුය.

දරුවෙක ඕවිසම් ලක්ෂණ පෙන්නුම් කරන්නේ අවුරුදු 2ක් 3ක් පමණ කාලය ආරම්භ වීමත් සමග වන අතර එය අවසාන වන්නේ පිවිතක්ෂයට පත්වීම මගිනි (Ada's Medical Knowledge Team, 2018). ගැහැනු දරුවන්ට වඩා පිරිමි දරුවන්ට ඕවිසම් වැළදීමට ඇති ඉඩ කඩ වැඩිය. පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ ගැහැනු දරුවන්ට වඩා තුන් ගුණයක බලපැමක් පිරිමි දරුවන්ට ඕවිසම් වැළදීම සඳහා අවධානමක් ඇති බවය (National Autistic society, n.d.). මෙහි සූචිත්‍යෙන්වය වන්නේ සැම ජාතියකම, වාර්ගික කණ්ඩායකම සහ සමාජ සමුහයකම ඕවිසම් තත්ත්වය දැකිය හැකි වීමයි. නිවුත් දරුවන් කුළ ද මෙම තත්ත්වය ඇති වීමට වැඩි ඉඩක් පවති. නමුත් සහෞද්‍ර - සහෞද්‍රියන් අතර මෙම බලපැමක් සඳහා 3% - 10% ක පරතරයක අවධානමක්

ඇති බව තවදුරටත් සොයා ගෙන ඇත (National Institute of Mental Health, 2015). ඕම්පම් ලක්ෂණවලින් පෙළෙන සැම පුද්ගලයෙක් තුළම එකිනෙකට පොදු වූ සුවිශේෂ ලක්ෂණ දක්නට ලැබේ. ඔවුන්ගේ දායා හැකියා, සංගීතමය හැකියා, අධ්‍යාපනික හැකියා සුවිශේෂ ලෙස උරුම වී ඇත. ඇස්පර්සර් සින්ඩ්‍රොම්/සහලක්ෂණය (Asperger Syndrome) ඕම්පම්වල තවත් ස්වරුපයකි. මෙම සංකල්පය ඉදිරිපත් කළ හැන්ස් ඇස්පර්සර් (Hans Asperger) නම් මනෝවිද්‍යායුයාගේ අදහස වන්නේ මොවුන් විශේෂ හැකියාවන්ගෙන් සහ උසස් බුද්ධි මට්ටමකින් පසුවන්නන් බවය. නමුත් ඔවුන් කළනමය, හාෂණය සහ තේරුම් ගැනීම තුළ දී විවිධ අපහසුතාවලින් යුත්ත වේ. මොවුන්ගේ හැකියා මෙන් ම ආබාධිත තත්ත්ව ද එකිනෙකට වෙනස් විය හැකිය. (Autism Society, 2015). ඕම්පම් ලක්ෂණවලින් පෙළෙන උරුවන් විවිධ අපහසුතාවලින් පෙළෙන අතර ඒවා ඔවුන්ට සැපුවම බලපෑම් එල්ල කරනු ලබයි. ඇතැම් උරුවන්ට ස්වාධීනව තම ජීවිතය පවත්වාගෙන යාමට හැකියාවක් පවතින අතර ඇතැම් උරුවන්ට ඔවුන්ගේ ජීවිතය කාලය පුරාම සහයක පුද්ගලයකුගේ උද්ධි අවශ්‍ය වේ. ඕම්පම් ලක්ෂණවලින් පෙළෙන උරුවන් මේ ලෝකය පිළිබඳව දකින්නේ වෙනත් ආකාරයකින්ය. අනෙක් පුද්ගලයින්, විවිධ ස්ථාන හා සිදුවීම් පිළිබඳව තේරුම් ගැනීමේ දී ඔවුන් ගැටලුකාරී තත්ත්වයකට පත්වේ. ඇතැම්විට ඔවුන් අනෙක් පුද්ගලයින් හා සමාජය කෙරෙහි බියෙන් පසු විය හැකිය. ඔවුන්ට සමාජ ජීවිතය සහ තමන්ගේ පවුල පිළිබඳව තේරුම් ගැනීමට අපහසු වන අතර අනෙක් පුද්ගලයන්ට වඩා ඔවුන් වෙනස්ය යන්න පවා වටහා ගැනීමට මෙම උරුවන්ට අපහසුය. එබැවින් සමාජ වැඩකරුවන්ගේ මැදිහත්වීම මගින් ඔවුන්ට උද්ධි කිරීම, ඔවුන්ට වෙනස් කිරීම හා ඔවුන් ජීවත්තන සමාජ-පරිසරය වෙනස් කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් වී ඇත.

උරුවන් තුළ ඕම්පම් ලක්ෂණ ඇතිවීමේ හේතු සාධක

සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාම, වාචික හා වාචික නොවන සන්නිවේදන හාවිත කිරීම සහ පුනර්වර්ති හැසිරීම රටාව පවත්වාගෙන යාම ආදි ක්ෂේත්‍ර තුළ ප්‍රධාන දුෂ්කරතා මොවුන් තුළ දැකිය හැකිය. බුද්ධිමය වශයෙන් පවත්නා ආබාධ ඇති වීම, ගරීරයේ වලන පවත්වාගෙන යාමට අපහසු වීම, කායික සෞඛ්‍ය ගැටලු (නින්ද නොයාම, ආහාර අරුවිය ආදිය) මතුවීම ඕම්පම් සමග මතු වෙයි. ඕම්පම් සඳහා බලපාන හේතු සාධක හඳුනාගැනීම තවමත් පර්යේෂණ මට්ටමින් සිදු වෙයි. නමුත් පර්යේෂකයින් ප්‍රකාශ කරන්නේ ජාතමය හා පාරිසරික සාධකවල එකතුව තුළින් මොළයේ වර්ධනය වෙනස් වීම තුළින් ඕම්පම් තත්ත්වය ඇතිවන බවයි (ලියනගේ, 2015). ඕම්පම් ඇති වීම සඳහා ලමුන් ඇති දැඩි කරන ආකාරයන්, සමාජ සම්බන්ධතා පවත්වන ආකාරයන් හේතු වන්නේ නැත. විශේෂයෙන් සමාජ දැනුම්වත් කළ යුතු කරුණක් වන්නේ ඕම්පම් තත්ත්වය ඇතිවන්නේ එම උරුවන්ගේ හෝ දෙමාපියන්ගේ වරදක් නිසා නොවන බවයි. ඕම්පම් ඇති වීම සඳහා බලපාන සාධකයක් පුරුව මොළයේ වර්ධන කාලය දක්වා ම දිව යයි. නමුත් ඕම්පම් ලක්ෂණ පුරුණ වශයෙන් පෙන්නුම් කරන්නේ උරුවකු අවුරුදු 02ත් 03ත් අතර වයසකට එළුම්මන් සමග බව පිළිගැනීමයි ^Ada's Medical Knowledge

Team" 2018&' ඕවිසම ඇති වීමට බලපාන හේතු සාධක පිළිබඳ විවිධ වෙළදාවරුන් සහ මතෝවිද්‍යායින් විසින් අදහස් ප්‍රකාශ කොට ඇති අතර එවැනි හේතු සාධක කිහිපයක් මෙසේ දක්වමු.

- ප්‍රවේශීයන් උරුම වන ජාත්‍යවල බලපෑම
- ආභාරයට ගන්නා කැම වර්ග උදා: කෘතිම හා ක්ෂේක ආභාර
- වෙළදා ප්‍රතිකාරවල බලපෑම උදා: ඇතැම් එන්නත් මගින්
- පරිසර දුෂ්කණය උදා: වාතය, ජලය, ගොඩැලිම ආදිය
- දරුවා පිළිසිද ගැනීමේ දී මවගේ හා පියාගේ වයස
- ගැබීණි කාලයේ දී ඇතිවන මාතාක රෝග
- දරුවා මව කුසින් බිජිවන අවස්ථාවේ දී ඇති වන ගැටලුකාරී තත්ත්වයන් උදා: දරුවාගේ මොළයට අවශ්‍ය වන මක්සිජන් ප්‍රමාණය අඩු වීම.
- මාත්‍යික ආතතිය

(ලියනගේ, 2015)

මිනිසා විසින් නිර්මාණය කරගත් සෞඛ්‍යමය ගැටලු, පාරිසරික ගැටලු සහ පරිභෝෂන හා ජ්‍යවන ගැටලු මෙම රෝගී තත්ත්වය ඇති වීමට සංජ්‍රවම බලපා ඇති බව ඉහත සඳහන් සාධකයන් තුළින් මනාවට පැහැදිලි වේ.

එම්බිසම් ලක්ෂණ සහිත දරුවන්ගේ හැසිරීම් රටා

දරුවෙකුගේ එම්බිසම් ලක්ෂණ එකවර හඳුනා ගැනීම සඳහා ඇතමෙකුට අසිරි විය හැකිය. දරුවෙකු උපතින් පසු මූල් මාස කිහිපය තුළ පෙන්වුම් කරන අසාමාන්‍ය හැසිරීම් රටා පිළිබඳව දෙමාපියන් අවධානයෙන් සිටීම වැදගත් වේ. සාමාන්‍ය දරුවෙකුට නම් මවගෙන් කිරී උරා බීමට මනා හැකියාවක් පවතී. නමුත් එම්බිසම් දරුවෙකු එලෙස නොවන අතර ඔවුන්ගේ මූඛයේ මාංශ පේෂී කිරී උරා බීම සඳහා සුදානම් නැත. රේට අමතරව දරුවා රාත්‍රී කාලයේ දී තිදා නොගෙන දිවා කාලයේ දී භොඳින් නිදා ගන්නේ නම් ඒ පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුතුය. දරුවාට මාස 4ක් මාස 5ක් පමණ වයසට පැමිණීමේ දී ඔහු /අය අප දෙස බලා සිනාසිය යුතු අතර පසුව දරුවා කතා කිරීමට උත්සහ දුරිය යුතුය. එසේ නොවන්නේ නම් ගැටලුවකි. ඉන් පසුව එළඹීන කාලයේ දී දරුවා දෙන ගාමින් ඇවිදීම කළයුතු අතර එය තුළ ද රිද්මයක් තිබිය යුතුය. නමුත් එම්බිසම් දරුවා තුළින් පෙන්වුම් කරන්නේ ප්‍රථමයෙන් හිඳගෙන ඉන් අනතුරුව එකවරම නැගිටීමට උත්සහ දැරීමයි. එසේම පවුලේ සිටින පුද්ගලයින් හඳුනා ගැනීමට දරුවා

සමත් විය යුතු අතර විශේෂයෙන්ම දෙමාපියන් හඳුනා ගැනීමට හැකියාව තිබිය යුතුය. දෙමාපියන් හඳුනා ගැනීමට නොහැකි නම් එම දරුවා කුළ යම් ගැටලුවක් පවතී. රේට අමතරව දෙමාපියන්ට ඇමතිමට, සම්ප ඇශ්‍රිත්ගේ නාමයන් ඇමතිමට සහ සෙල්ලම් බඩුවල නාමයන් පැවසීමට ක්‍රමයෙන් දරුවෙකුට හැකි විය යුතුය. සුදුසු වයසේ දී වවන උච්චාරණය නොකිරීම ද ඕම්පිසම් දරුවන්ගේ ලක්ෂණයකි. මෙවැනි ඇතැම් දරුවන් ඔවුන්ගේ ගරිරය සහ ඔවුන් ස්ථාන කරනවාට අකමැති වන අතර කොණ්ඩය කැපීම සඳහා ඉඩ ලබා නොදෙයි. කොණ්ඩය කැපීම සඳහා ඉඩ ලබා නොදෙන සැම දරුවෙකුම ඕම්පිසම් ලක්ෂණ පවතින බව මෙයින් අදහස් නොකෙරේ. ඕම්පිසම් ලක්ෂණවලින් පෙළෙන දරුවන් අනෙකුත් අනුකරණය කිරීම සඳහා පෙළෙනින්නේ නැත. බොහෝවේට සාමාන්‍ය දරුවන් දෙමාපියන් සහ අනෙකුත් සහෝදර-සහොදරයන් සිදු කරන දේවල්, ක්‍රියාකාරකම කිරීමට උත්සහ ගන්නා බව පෙනී යයි. මෙහිදී අවධාරණය කළයුතු වැදගත් කරුණෙක් වන්නේ ඉහත සාකච්ඡා කරන ලද ලක්ෂණ සියල්ලම සැම දරුවෙක් කුළම එකම ආකාරයකින් දක්නට නොලැබුණ ද විවිධ පරාස කුළ හා වෙනස් වූ මට්ටම් කුළ විවිධ ලක්ෂණ විහිදී යා හැකි බවයි.

දරුවෙකුගෙන් දරුවෙකුට ඕම්පිසම් ලක්ෂණ වෙනස් වේ. ඇතැම් ලක්ෂණ ඔවුන්ට පුවිශේෂී වේ. මනොවෙදාවරුන් සහ මනොවිදායායුයින් විසින් ඕම්පිසම්වලින් පෙළෙන දරුවෙකු කුළ දැකිය හැකි ගත් ලක්ෂණ පිළිබඳ විශ්‍රායක් කර ඇති අතර එවා කිහිපයක් මෙසේ දක්වමු.

- යම් පුද්ගලයෙක් දෙස එක එල්ලේ නොබලයි. ඇසට ඇස නොගැටෙයි. මුහුණ දෙස බලා කතා නොකරයි.
- වවන නැවත නැවත උච්චාරණය කරයි. ගිරවෙකු මෙන් එකම වවනය ප්‍රකාශ කරයි. අප අහන ප්‍රශ්නය ඔවුන් නැවත කියයි.
- එකම මාත්‍රකාව, එකම කටයුත්ත කෙරෙහි සිත යොමු කොට එහි ඇලී-ගැලී සිටියි. උදාහරණයක් ලෙස දරුවා වාහනවලට කැමති නම් සැම වෙළාවෙම වාහන ගැන කරා කරයි.
- විවිධත්වයට අකමැති වීම, එකකාරී වීම, දින වර්යාවකට අනුව එකම රටාවකට ජ්වත් වීම.
- ඇතැම් ගබාවලට බියක් හෝ ආංශාවක් දැක්වීම.
 උදා : ගබා නාගන සෙල්ලම් බඩුවලට කැමති වීම.
 බිලෙන්චරයේ ගබායට අකමැති වීම.
- නිරමාණාත්මක ස්ථිඛා කිරීමේ හෝ රගපැම් දක්ෂතාවය අල්ප වීම.
 උදා: සෙල්ලම් බඩු පෙළියට තැබීම
 වාහනවල රෝද කැරකිවීම
- අනෙකු සම්බන්ධතාවයක් පෙන්නුම නොකරයි. පුදකලාව සිටීමට ප්‍රිය කරයි.
 උදා: අනෙක් දරුවන් සම්ග සෙල්ලම් නොකරයි.
- උච්ච නොවන අයුරින් හැකිරීම සහ එකම ස්ථානය රැඳ නොසිටීම.
 උදා : උච්ච නොවන අයුරින් සිනා සීම හා ආසනවල ඉද ගැනීම.

- පුමණය වන වස්තුන් කෙරෙහි ආකර්ෂනයක් පැවතීම.

ලදා : විදුලි පංකාව සහ සේල්ලම් බඩුවල රෝද වලනය දෙස බලා සිටීම.
- විශේෂ අභිරුචියක් හෝ හැකියාවක් පැවතීම.

ලදා : පූජා රසැති ආභාරවලට ප්‍රියතාවයක් පැවතීම.
- ගායනය, වාදනය සහ විතා ඇඳීම සඳහා සුවිශේෂ හැකියාවක් පැවතීම.
- යමක් ඉගැන්වීමට අපහසු වීම, අනනුත්ගේ අදහස් තේරුම් ගැනීමට අපහසු වීම, තම අදහස් ප්‍රකාශ කිරීමට තොහැකි වීම සහ සිතිමේ ගක්තිය හින වීම.
- අධික ලෙස කොෂයට පත් වීම සහ අනනුත්ව නිංසා කිරීම.

ලදා : කොනිත්තීම, සපා කැම, කොන්ච්ඩ් ඇඳීම, පහර දීම වැනි වර්යා සිදුකිරීමට පෙළුණීම.

(Ada's Medical Knowledge Team, 2018)

මිටිසම් ලක්ෂණ මුලදී හඳුනා ගැනීම තුළින් එම දරුවන්ට පුරුව මැදිහත්වීමේ කටයුතු සඳහා ප්‍රතිකාර කිරීම සඳහා යොමු කළ හැකි අතර ඔවුන්ගේ හැසිරීම් රටාව විකිත්සාවට ලක් කිරීම තුළින් මෙහි ප්‍රතිවිපාක අඩු කරගත හැකිය. මේ නිසා මිටිසම් පිළිබඳ සමාජය දැනුම්වත් කිරීම සමාජ වැඩිකරුවන්ගේ කාර්යභාරයක් වන අතර එහි දී ඔවුන්ට මිටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන්ට හා ඔවුන් නියෝජනය කරන පවුල් සංස්ථාවට සහාය විය හැකිය.

මිටිසම් දරුවන් මුහුණ්පාන අපහසුතා

බොහෝ පුද්ගලයින්ට මිටිසම් ගති ලක්ෂණ එකවරම හඳුනාගැනීමට අපහසුය. විශේෂයෙන්ම ඇතැම් දෙමාපියන් සිතන්නේ තම දරුවා දශකාර හැසිරීම් රටාවලින් යුක්ත බවත් ඔහුට/ඇයට ඇතැම් දේවල් තේරුම් ගැනීමට ගක්තිය තොමැති බවත් කියාය. ඔබගේ දරුවෙකු සුදුසු කාලයේ දී වවන උච්චාරණය තොකරන්නේ නම්, සංවාද දිනින් දිගටම කරගෙන යාමට අසමත් වන්නේ නම් ඒ දරුවා මිටිසම් ලක්ෂණවලින් පෙළෙනවා විය හැකිය. එමනිසා දෙමාපියන් තම දරුවාගේ කායික වර්ධනය මෙන් ම හැකියා වර්ධනය පිළිබඳව ද අවධානයෙන් සිටිය යුතුය. මිටිසම් දරුවන් මුහුණ්පාන අපහසුතා එකිනෙකාට වෙනස් වේ. ඇතැම් අපහසුතා දරුවාටම ආවේණික වේ. කෙසේ වෙතත් මෙම දරුවන්ට මුහුණ්පාන්නට සිදුවන අපහසුතා ප්‍රධාන වශයෙන් ආකාර 03 කින් යුක්ත වේ. එනම්,


01. සමාජානුයෝජනය සම්බන්ධ ගැටලු ඇති වීම.
02. සන්නිවේදන කුසලතා දුර්වල වීම
03. පුනර්වර්ති හා අනමු හැසිරීම් රටාවලින් යුක්ත වීම.

(The National Aestic Society, 2017)

ඉහත සඳහන් කළ ප්‍රධාන අපහසුතාවයන් සමග තවත් බොහෝ අපහසුතා ඇති වෙයි. එබැවින් මෙම දරුවන් මුහුණ්පාන ද්‍රූෂ්කරණයක් පිළිබඳව තවදුරටත් පැහැදිලි කර ගැනීම වටි.

සමාජානුයෝජනය සම්බන්ධ ගැටලු ඇති වීම.

මෙම දරුවන් සමාජයට අනුගත කිරීම සඳහා දෙමාපියන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. සමාජය පිළිගත් සාරධර්ම, අගය, ප්‍රතිමාන සහ සිරින්-විරින් මූලුන් තුළ රෝපණය කිරීමට අපහසුය. මේ නිසා පහත සඳහන් අයුරින් සමාජානුයෝජනය සම්බන්ධ ගැටලු ඇති වේ.




(යොජ්‍ය පර්යේෂණ, 2019)

සමාජානුයෝජන ක්‍රියාවලිය ස්වභාවයෙන් සිදු වන්නේ තැත. සමාජයට ගැළපෙන අයුරින් අනුගතවීම සඳහා දරුවන්ට එය ඉගැන්වීමට සිදු වෙයි. ඕම්පිල් දරුවන්ට සමාජයේ පවතින සම්ප්‍රදාය, පිළිගැනීම, වටිනාකම තේරුම ගැනීමට නොහැකිය. ආහාර අනුහව කිරීම,

පුවුවක අසුන් ගැනීම, සේනානය කිරීම, වැසිකිලි හාවිතා කිරීම ආදිය පිළිබඳ ඔවුන් හැඩා ගැසෙන්නේ නැත. අනුකරණය හා නිරික්ෂණය මගින් ඒවා නැවත තැවත ඉගැන්වීමෙන් පුරුදු කළ යුතුය. ඔවුන් අන්‍යයන් සමග සාකච්ඡා කිරීමට හා ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් නොදක්වයි. ඩුදකලාව කාලය ගත කිරීමට ප්‍රිය කරයි. ඔවුන්ගේ අවශ්‍යතා, හැඟීම් සහ විත්තවේ අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට අපහසු වන අතර අන්‍යයන්ගේ හැඟීම්, විත්තවේග හඳුනා ගැනීමටත් තේරුම් ගැනීමටත් අපහසු වේ. මොවුන්ට අනෙක් පුද්ගලයන් දත්තා දේවල් පිළිබඳවත්, සිතන දේවල් පිළිබඳවත් අනුමාන කිරීමට නොහැකිය. මිනිසුන් හඳුනා ගැනීමටත් ඔවුන්ගේ හැසිරීම රටා පූරෝකථනය කිරීමටත් අපට සමාජ පරිකල්පනය ^Social Imagination) උද්ධි වේ. නමුත් ඕම්පිසම් දරුවන්ට එසේ කිරීම දුෂ්කරය. මීලගට සිදුවන්නේ කුමක් දැයි කියා අනාවැකි පළ කිරීමටත් අනුමාන කිරීමටත් නොහැකිය. අවධානම හා හයානකම යන සංකල්ප ගැන අවබෝධයක් නැති නිසා මොවුන් පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කළ යුතුය. අනාගතය සැලසුම් කිරීමටත් වෙනස්වීම්වලට හැකියාව ඇත්තේ අඩු ප්‍රමාණයකි (Autistic Science Foundation, n.d). අලුත් දේවල්වලට සහ නුපුරුදු අවස්ථාවලට මුහුණ දීමට ඇත්තේ අඩු දෙරෙයයි. සමාජ පරිකල්පනය අඩු මට්ටමක පැවතිය ද මොවුන්ට සම්පූර්ණයෙන් පරිකල්පනය තැකැයි කිව නොහැකිය. මන්ද ඔවුන් විත ඇදීම, ලේඛන කළාවේ තිරත වීම, සංගිතය හැදැරීම සඳහා යම් ආකාරයකින් නිරිමාණයිලි වන බැවිනි. ඕම්පිසම් දරුවන් ජ්වත් වන්නේ ඔවුන්ගේ ලේඛකය තුළය. එබැවින් ඔවුන් සමාජයට අනුගත කිරීමට පවත්ල සමාජකයින්ගේ, ගුරුවරුන්ගේ, යුතින්ගේ හා අසල්වැසියන්ගේ දායකත්වය ලබාගැනීමට සමාජ වැඩකරුවන් උනත්දු විය යුතුය.

සන්නිවේදන කුසලතා දුරටත වීම

එම්පිසම් ලක්ෂණවලින් පෙළෙන දරුවන් මුහුණ දෙන තවත් අපහසුතාවයක් ලෙස මෙය භදින්විය හැකිය. මතා අන්තර්සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමටත්, දැනුම රස්කර ගැනීම සඳහා ඉගෙන ගැනීමටත් අවශ්‍ය කරන ප්‍රධානතම සාධකය වන්නේ සන්නිවේදනයයි. පුද්ගලයින්ට එකිනෙකා හඳුනාගැනීමටත් අදහස් තුවමාරු කරගැනීමටත් හැකි වන මාධ්‍ය ලෙස ද මෙය හැඳින්විය හැක. පුද්ගලයින් අතර සන්නිවේදනය කිරීම සඳහා ව්‍යවහාර, සංයුත්, ගබ්ද හා හැසිරීම් රටා හාවිතා කරනු ලබයි. ඕම්පිසම් දරුවෙකුගේ සන්නිවේදන කුසලතා දුරටත මට්ටමක පවතින අතර ඒ හේතුවෙන් ඔවුන්ට තවත් ගැටුළු රාකියකට ඔවුන්ට මුහුණ දීමට සිදු වේ. ඒවා පිළිබඳ විශ්වාසයක් පහත සඳහන් සටහන් තුළින් දැක්වේ.



(සේනු පර්යේෂණ, 2019)


මොඩුන්ගේ ගරීර භාජාව (Body Language) ඉතාම ආගන්තක වේ. වාචික භා වාචික නොවන භාජාව තුළ ද ගැටලු පවතී. භාජාව හඳුනා ගැනීමේ හැකියාව ඉතා අඩුය. පුද්ගලයෙක් පැවසු වවනය නැවත හඳුනා ගැනීමටත්, නැවත භාවිත කිරීමටත්, ඔවුන්ට අපහසුය. මූහුණේ ඉරියට් පෙන්වීම, හැගීම් ප්‍රකාශ කිරීමටත්, හබේහි විලාසය පාලනය කිරීමටත් මෙම දරුවන් පෙළෙළෙන්නේ ඉතා අඩු වශයෙන්ය. රට අමතරව ඇශ්‍රුම් පද, උපභාස භා විහිල - තහඹ හඳුනා ගැනීමට අසමත් වේ. සමහර ඕනෑම දරුවන් කතා නොකර සිටිනවා හෝ අඩුවෙන් කතා කරනවා විය හැකිය. ඔවුන්ට අප කථා කරන දේවල් තේරුම් ගැනීමට හැකි වුවද ඇතැම්විට ඔවුන් පිළිතරු දීමට හෝ නැවත කතා කිරීමට හෝ වැඩි කැමැතක් නොදක්වයි. ඒ සඳහා ඔවුන් විකල්ප ලෙස දායා සංඛේත හෝ සංයුෂ භාජා උපයෝගී කර ගනී. ඇතැමුන්ට භාජා හැකියාව තිබුණ ද සංචාරයක් දිගින් දිගටම කරගෙන යාමට හැකියාවක් නොමැත. මෙම දරුවන් තුළින්

ඉස්මතු වන තවත් ලක්ෂණයක් වන්නේ යම් පුද්ගලයකු පවසන වචන හා වාක්‍ය මුද්‍රණ නැවත උච්චාරණය කිරීමයි.



ප්‍රත්‍රවර්ති හෝ අනමා හැකිරීම (Recurrent and Inflexible Behaviour)

මිටිසම් ලක්ෂණවලින් පෙළෙන දරුවන් මුහුණපාන තවත් අපහසුතාවයක් ලෙස මෙය හැදින්වීමට හැකිය. හැකිරීම යනු බාහිර හෝ අභ්‍යන්තර උත්තේත්ථනවලට පුද්ගලයෙකු විසින් හෝ කණ්ඩායමක් විසින් හෝ දක්වන ක්‍රියාවක් හෝ ප්‍රතික්‍රියාවක් ලෙස සරලව විග්‍රහ කිරීමට හැකිය. තවදුරටත් පැහැදිලි කරන්නේ තම් ක්‍රියාවකට හෝ උත්තේත්ථනයකට පුද්ගලයෙකු විසින්, පරිසරයට දක්වන ප්‍රතික්‍රියාව හැකිරීම ලෙසින් හැදින්විය හැකිය. සමාජයේ ජ්‍වත්වන ආකාරය, අන්තර්ජාල සමඟ අන්තර්ජාල අන්තර්ජාල ආකාරය, සන්නිවේදනය කරන ආකාරය, තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගන්නා ආකාරය, ගැටුවකට විසඳුම් සෞයන ආකාරය හැකිරීම් තුළින් පිළිබඳ වේ. මෙළෙස හැකිරීම පවත්වාගෙන යාමේ දී ඡිටිසම් දරුවන් මුහුණපාන්න සිදුවන දූෂ්කරතා කිහිපයක් හඳුනාගත හැකිය. ඒවා පහත දක්වෙන සටහනින් විස්තර කෙරේ.



(සේනු පර්යේෂණ, 2019)

මිටිසම් දරුවන් මූළුණපාන ප්‍රමුඛ ගැටලුවක් ලෙස සමාජය පිළිගත් ආකාරයට හැසිරීම පවත්වාගෙන යාමට නොහැකි වීම දැක්වීය හැකිය. ඔවුන්ට අවස්ථාව අනුව, ස්ථානය අනුව පුද්ගලයාට අනුව හැසිරීම පවත්වාගෙන යාමටත්, හැසිරීම රටා වෙනස් කිරීමටත් ද්‍රූෂ්කරය. සැම විටම එකම හැසිරීම රටාව පවත්වාගෙන යන අතර ඔවුන්ගේ දින වර්යාව වෙනසකට ලක් වූ විට ඔවුන් කළබලයට හෝ කේපයට පත් විය හැකිය. ඇතැම් දරුවන් එකවරම බඩු පොලොවේ ගැසීම, බිත්තිවලට හා දොර - ජනෙල්වලට අතින් පහර දීම, එක සැණින් දිව යාම, සෝජාකාරී ලෙස කැශැසීම, අනනුත්ව පහර දීම වැනි දඩ්බිඩර හැසිරීම රටා වලට යොමු වේ. එසේම ඔවුන් ස්වයං උත්තේරුන හැසිරීම (Self Stimulatory Behaviours) සඳහා වඩාත් උනන්දුවෙන්

කටයුතු කරයි. අනා පුද්ගලයන්ගේ මැදිහත්මිකින් තොරව දරුවන් මෙම හැසීරීම් රටා සිදු කරයි. මේවා කොටස් කිහිපයකින් යුත්ත වේ.

ස්වයං උත්තේත්තන හැසීරීම් රටා වර්ගිකරණය

වර්ගය	ගති ලක්ෂණ
භාරිත වලන (Body Movement)	උඩ පැනීම, ඇගිලි කැරකවීම, අත්පූඩ් ගැසීම, ඇගිලි තුබුවලින් ඇවේදීම, රුවමට කැරකීම ආදිය දිගින් දිගට ම සිදු කරයි.
දෘශ්‍ය (Visual)	අැස් කොනින් බැලීම, කැරකැවෙන වස්තු දෙස බලා සිටීම. වාහන රෝදය, විදුලිප්‍රංශා හා සෙල්ලම් බඩු පිළිවෙළකට තබා බලා සිටීම
ග්‍රවණ (Auditory)	දිගින් දිගටම ගෙවා නැගීම, තොනවත්වා කැ ගැසීම.
මුළුවය (Oral)	ඇගිලි කටේ දමාගැනීම හෝ යම් කිසි වස්තුවක් කටේ දමාගැනීම, දත් මිටි කැම.
ස්ථාපක (Tactile)	මිනැවට වඩා ස්ථාපක කිරීම, මෑදු පෘෂ්ඨයන් ස්ථාපක කිරීම (රේදී, පාපිසි ආදිය)
ගන්ධ (Smell)	නිතරම හාන්ච් සුවඳ බැලීම හා දැක් සුවඳ බැලීම.

මුළාගුය : Daly, Bedell and Hinojasa, 2001

ඉහත සඳහන් ලක්ෂණ සියල්ලම එක් දරුවෙකු තුළ දැකිය නොහැකි අතර ලක්ෂණ කිහිපයක් එක් දරුවෙකු තුළින් පිළිබැඳු විය හැකිය. මෙම ලක්ෂණ මුළුන් ස්වභාවයෙන් ස්වාධීනව ගොඩනගා ගත් හැසීරීම් රටා ලෙස හැඳින්විය හැකිය.

ප්‍රතිකාර සැලැස්ම. (Treatment Plan)

වෙදාහ ප්‍රතිකාරවලට අමතරව ඕචිසම් දරුවන්ගේ හැකියා වර්ධනය සහ දෙනික ජීවිතයේ ගැටුළ නිරාකරණය කර ගැනීම සඳහා සැකසුණු ප්‍රතිකාර සැලැස්මක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙය මානෙල් වික්ටෝරියා ලියනගේ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිකාර සැලැස්මකි. පර්යේෂකයා විසින් සිදු කරන ලද ප්‍රත්‍යාගක අධ්‍යානයක ^Case Study& තොරතුරු මෙහිදී යොදා ගෙන ඇත. ඕචිසම් ලක්ෂණවලින් පෙළෙන දරුවාගේ පොදුගලික තොරතුරු, පවුලේ විස්තරය, අධ්‍යාපනික තත්ත්වය සහ ඔහු/ඇය මූහුණපාන අඩහසුතා හා ගැටුළ පිළිබඳ තිබුරදී අවබෝධයක් පළමුවෙන්ම සාරාංශ කරගත යුතු අතර ඉන් පසුව මෙම දරුවා සඳහා ප්‍රතිකාර සැලැස්මක් අපට ගොඩනගා ගත හැකිය. එහිදී ජීවිත සිද්ධි ඉතිහාසය (Case History), ගැටුළ හඳුනා ගැනීම (Problem Recognition) හා හැකියා සංවර්ධනය සඳහා ප්‍රතිකාර සැලැස්ම (Treatment Plan For Skill Development) යන ප්‍රධාන කොටස් තුනෙකින් මෙම සැලැස්ම සමන්විත වේ. දරුවා සංවර්ධනය කිරීම සඳහා මූලික වශයෙන් දිගු කාලීන හා කෙටි කාලීන ඉලක්ක ගොඩනගා ගත යුතුය. ඉන්පසු එම ඉලක්ක මුදුන් පමණුවා ගැනීම සඳහා ඉගැන්වීමේ ක්ම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ආරම්භ කළ යුතුය. මෙම ප්‍රතිකාර සැලැස්ම දිගින් දිගටම පරික්ෂා කරමින් ප්‍රතිඵල පිළිබඳ සම්ක්ෂණයක් කළ යුතු අතර අවශ්‍ය මැදිහත්වීම් ද සිදු කළ යුතුය. එය තොනවතින ක්‍රියාවලියක් විය යුතුමය. මෙය නිරමාණය කිරීමේ ද ඕචිසම් දරුවා කේත්දුකර ගත යුතු අතර ඔහුගේ/ඇයගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම ප්‍රමුඛ අරමුණ විය යුතුය. එමෙස ගොඩනගාගත් ප්‍රතිකාර සැලැස්මක් පහතින් දැක් වේ.

ප්‍රතිකාර සැලැස්ම

ජීවිත සිද්ධි අධ්‍යයනය (Case History)

1) පොදුගලික තොරතුරු

නම : ආර්. ඒ. ඉජාර තෙන්නකේන් (මනාකල්පිත නාමයකි)

උපන් දිනය : 2003 - 08 - 31

වයස : 16 ඩි

ලිපිනය : අංක 114, අලුත්වත්ත පාර, දිගන

2) පවුල් පරිසරය

- පියාගේ නම : ආර්. ඒ. ගම්ල තෙන්නකේන් (මනාකල්පිත නාමයකි)

පියාගේ අධ්‍යාපන තත්ත්වය : අ.පො.ස සා/පෙළ දක්වා

රැකියාව : විදේශගත වී ඇත

දුරකථන අංකය : සඳහන් තොකරයි

- මවගේ නම : ඩිලිල්වි. එම්. නඩිරා විතුමංඡාරච්චි (මන්කල්පීත නාමයකි)
මවගේ අධ්‍යාපන තත්ත්වය : අ.පො.ස සා/පෙළ දැක්වා
රැකියාව : ගෘහණීයකි
දුරකථන අංකය : සඳහන් තොකරයි
- සහෝදරයන් ගණන : 1 දි සහෝදරීයන් ගණන : නැත
- නිවසේ සිටින අනෙක් පුද්ගලයන් පිළිබඳ විස්තර (සම්පූර්ණ ඇඟින් / මිත්‍රයන් / සේවක සේවකයින්) :

මෙම දරුවා මවගේ සේවණේ වැඩෙන දරුවෙකු ලෙස පෙනී යයි. තම බාල සහෝදරයාට අමතරව මව පාර්ශ්වයේ ඇශාතියෙකු වන ලොකු අම්මා මෙම දරුවාගේ නිවසේ වාසය කරයි. රීට අමතරව අසල්වාසී නිවාසවල මෙම දරුවාගේ සම්පූර්ණ ජීවත් වේ. සේවක-සේවකයින් නැත.

- නිවසේ විස්තරය :

මොහුගේ පවුලේ සාමාජිකයින් ගණන 4කි. පියා, මව, බාල සහෝදරයා සහ මෙම දරුවා පවුල නියෝජනය කරයි. පියා විදේශගත වී රැකියාවක් සිදු කරයි. මවගේ ලොකු අම්මා නිතරම නිවසේ වැඩිකටයුතු වලට උදව් කරයි. බාල සහෝදරයා පෙර පාසල් අධ්‍යාපනය ලබයි.

3) දරුවාගේ අධ්‍යාපන තත්ත්වය :

පෙර පාසල් යාම හෝ විශේෂ අධ්‍යාපනය ලැබේම හෝ අධ්‍යාපනය කටයුතුවල කුම්කව හා අඛණ්ඩව නියැලීමට මෙම දරුවාට තොහැකි වී ඇත. තෙල්දෙණීය මිරුතොට පුදේශයේ පවතින ආයුර්වේද මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන ඇත. රීට අමතරව වර්තමානයේ දී දිගන අභිකොට් පුදේශයේ පවතින ‘Home of Hope’ යන මධ්‍යස්ථානයෙන් ද සතියකට වරක් ව්‍යායාම් හා විකිත්සාව ලබා ගනී.

4) මේට පෙර දරුවා සංවර්ධනය කිරීම සඳහා සිදු කළ උත්සාහය පිළිබඳ විස්තර :

දරුවාගේ හැකියා සංවර්ධනය හා දෙනික ජීවිතයේ ගැටලු නිරාකරණය කිරීම සඳහා විධිමත් අධ්‍යාපනයක් හෝ ප්‍රහුණුවක් ලබා දී තොමැති.

5) දරුවා පෙළෙන වෙනත් රෝග :

සඳහන් තොවේ.

6) ඉහත සඳහන් රෝග සඳහා ලබා ගන්නා/ ලබා ගත් ප්‍රතිකාර :

සඳහන් තොවේ.

7) විශේෂ නිරික්ෂණ (අැත්තම්) :

මෙම දරුවාට තම දෙනික ජීවිතයේ කටයුතු සිදු කර ගැනීමට අපහසු වී ඇත. සියලු කටයුතු සිදු කරන්නේ මෙගේ සහයෝගයෙන් පමණි.

8) ගැටලු හඳුනා ගැනීම(Problem Recognition)

1. මේට පෙර දරුවා සමග සිදු කර ඇති ක්‍රියාකාරකම් :

මෙම දරුවාට අප පවසන හෝ අසන හෝ ප්‍රශ්න යම්තාක් දුරට හඳුනාගත හැකිය. “අම්මා, මල්ලී, එන්න, කන්න, යන්න, එපා” යන වචන කථා කිරීමට හැකිය. දරුවා සමග කථා කරමින් ‘අම්මා කොහොද?’ , මල්ලී කොහොද?’ යන ප්‍රශ්න විමසුවිට යම්තාක් දුරට ප්‍රතිචාර දක්වයි. ඊට අමතරව මොහු සමග පවුලේ සාමාජිකයින් විවිධ ක්‍රියාකාරකම්වල තිරත වී ඇත. (වතුර පිරවූ බේතලය පෙරලීම, බේලය පෙරලීම, වාහන පැද්දීම ආදිය)

2. හඳුනාගත් ගැටලු :

මෙම දරුවා මුහුණපාන අපහසුතා ප්‍රධාන වශයෙන් ආකාර හයකින් අපට හඳුනාගත හැකිය.

- ✓ කජන හැකියාව හා සංවාදයේ නිරත වීමේ හැකියාව අඩු වීම.
- ✓ ඇවිදීමට නොහැකි වීම.
- ✓ දෙනීක වැඩකටපුතු සිදු කිරීමට නොහැකි වීම.
උදා:- ආහාර ගැනීම, ඇදුම් ඇදීම, දත් මැදීම.
- ✓ අධ්‍යාපන මට්ටම ඉහළ දැමීම සඳහා දෙමාපියන් විසින් මොහුව පෙර පාසලකට /විශේෂිත පාසලකට යොමු නොකිරීම.

3. විසඳුම් :

- මෙම දරුවා මූලික වශයෙන් පෙර පාසල් හෝ විශේෂිත පාසලකට යොමු නොකිරීම නිසා මෙම දරුවාගේ සංවර්ධනය අතපසු වී ඇත. එබැවින් ඉහත හඳුනාගත් අපහසුතා සඳහා දැඩි අවධානයක් යොමු කරමින් මෙම දරුවා සංවර්ධනය කළ යුතුය. ඉහත සඳහන් ගැටලු ජය ගැනීම සඳහා ඉලක්ක ගොඩනගමින් ක්‍රියාකාරකම් ආරම්භ කළ යුතුය. ප්‍රථමයෙන්ම දෙමාපියන් විසින් මෙම දරුවාගේ සංවර්ධනය අපේක්ෂා කරන්නේ තම ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳ උපදේශන සැසියක් පවත්වන ලදී. දෙමාපියන්, සම්පතම පුද්ගලයන්, සම්පතම යුතින් සහ යහළවන් සහභාගි කරවා ගනීමින් මෙම දරුවා සංවර්ධනය කළයුතු ආකාරය පිළිබඳ උපදේශන සැසියක් පැවැත්වීම.
- මෙම දරුවා විශේෂිත පාසලකට යොමු කිරීමේ වැදගත්කම මවට ඒත්තු ගැන්වීම. ආබාධිතා අයිතිවාසිකම පිළිබඳ පෙනී සිටින ප්‍රිඩිසරෝ (FRIDSRO) වැනි ආයතනය හඳුන්වා දීම. එමෙන්ම දරුවා දැනට ව්‍යායාම් සිදුකර ගැනීම සහභාගි වන ‘Home of Hope’ යන මධ්‍යස්ථානය සඳහා දිනපතාම මෙම දරුවා රැගෙන යන ලෙස යෝජනා කරන ලදී.
- මවට සහ යුතින්ට මොහු සමග නිතරම කරා කරන ලෙස අවධාරණය කිරීම. කුමයෙන් වවන හඳුන්වා දීමට ඒ සඳහා උපායමාර්ග යොදා ගන්නා ආකාරය පිළිබඳවත් දරුවාගේ මව පුහුණු කිරීම. ‘බෝලය දෙන්න’, ‘කාමරයට යන්න’, ‘එළියට එන්න’ යන ආකාරයෙන් වාක්‍ය මගින් වවන හඳුන්වා දීම.
- ඕචිසම දරුවන්ට ඉගැන්වීමේ කුම හා පුහුණු කිරීමේ කුම හඳුන්වා දීම. පින්තුර පුවමාරු කිරීමෙන් ඉගැන්වීමේ කුමය (Picture Exchange Communication System) සහ වවන හාවිතා කරමින් ඉගැන්වීමේ කුමය (Word Exchange Communication System) මගින් ප්‍රායෝගිකව මෙම දරුවන්ට දියුණු කිරීම සඳහා උනන්දු කිරීම.
- කජන හැකියාව දියුණු කිරීම සඳහා මූලික ක්‍රියාකාරකම ආරම්භ කිරීම. උදාහරණයක් වශයෙන් සබන් බෝල පිශීම, කඩදාසි බැග් පිශීම හා ජලයට පිශීම වැනි ක්‍රියාකාරකම සිදු කිරීම.

၉) ဟැකියා සංවර්ධනය සඳහා වන ප්‍රතිකාර සැලැස්ම (Treatment Plan)

1 දිගු කාලීන අරමුණු / ඉලක්කය

තමන්ගේ දෙනික වැඩකටයුතු ස්වාධීනව සිදු කිරීම.

- යමක් ඉල්ලීම හා ප්‍රතික්ෂේප කිරීම සඳහා වචන හාවිත කිරීම.
- තනිවම ආහාර අනුහව කිරීමට හැකිවීම.
- තනිවම තමන්ගේ ඇදුම තෝරා ගැනීමට හැකිවීම.
- තනිවම පුවුලෙන් සිට ගැනීම හා හිද ගැනීමට හැකිවීම.

2 වර්තමාන තත්ත්වය

මෙම දරුවාට ස්වාධීනව දෙනික කටයුතු කර ගැනීමට අපහසුය. ආහාර ගැනීම, ඇදුම තෝරා ගෙන ඇදීම, ඇවේදීම, අන්තර් සමග සන්නිවේදනය කිරීම ආදිය සඳහා හැකියාව පවතින්නේ අල්ප වශයෙනි. අම්මා, තාත්තා, මල්ලි යන ආමන්තුණ පද කිහිපයක් පමණක් කරා කරයි.

3 අධ්‍යාපන අවශ්‍යතාවය

මෙම දරුවාට එදිනෙදා කටයුතු කර ගැනීම සඳහා ඉගැන්වීමත්, පුහුණුවත් සහ සහයෝගයත් ලබා දිය යුතුය. එසේම හැකියාව වර්ධනය කිරීම සඳහා අන්තර් ප්‍රතිඵල යෙදුවිය යුතුය.

4 එය ඉටු කර ගැනීම සඳහා ගොඩනගාගත් කාල රාමුව (Time Frame)


දිගු කාලීන ඉලක්ක	ඉලක්කය (1)	ඉලක්කය (2)	ඉලක්කය (3)	ඉලක්කය (4)
මාස 3 දි	තනිව ආහාර ගැනීමට හැකි වේ.	තනිව ඇදුම් තෝරා ගැනීමට හැකි වේ.	යමක් ඉල්ලීම හා ප්‍රතික්ෂේප කිරීම සඳහා වවන හාවිතා කළ හැකි වේ.	තනිව පුවුවෙන් හිද ගැනීමට හා සිට ගැනීමට හැකි වේ.
කෙටි කාලීන ඉලක්ක	1.1	2.1	3.1	4.1
2019-10-01	තමන් කැමති	තමන් කැමති	'දෙන්න එපා'	සහය ඇතිව
2019-10-22	ආහාරය තෝරා ගැනීමට හැකිය.	ඇදුම් නම පැවසීමට හැකිය.	යන වාක්‍ය හාවිතා කළ හැකිය.	පුවුවෙන් නැගිරීමට හැකිය.
දක්වා	1.2	2.2	3.2	4.2
2019-10-23	පින්තුර මගින් ආහාර හඳුනා ගැනීමට හැකිය.	අන්තර්ගත් ඇදුම් මගින් ඔවුගේ ඇදුම් හඳුනාගැනීමට හැකිය.	'මට දෙන්න'	සහය ඇතිව
2019-11-20			යන වාක්‍ය හාවිතා කළ හැකිය.	පුවුවෙන් නැගිරීමට හැකිය.
දක්වා	1.3	2.3	3.3	4.3
2019-11-22	තනිව තමන් කැමති ආහාරයක් හඳුනාගෙන එය ඉල්ලීමට හැකිය.	දරුවාට අවශ්‍ය කරන සියලුම ඇදුම් (කළිසම, විෂ්ටා, යට ඇදුම්) තෝරා ගැනීමට හැකිය.	'මට එපා' යන වාක්‍ය හාවිතා කළ හැකිය.	තනිවම පුවුවෙන් සිට ගැනීම හා නැවත පුවුවෙන් හිද ගැනීමට හැකිය.
2020-01-01				
දක්වා				

මූලාශ්‍ය : ලියනගේ, 2015

5 ත්‍රියාකාරී සැලැස්ම (යෝජිත ඉගැන්වීමේ ක්‍රම හා ඉගැන්වීමේ අත්දැකීම්)

මෙම දරුවාට ආහාර පාන හා ඇඳුම් පැළපුම් හඳුන්වාදීමේදී පින්තුර ඩුවමාරු කිරීමේ ක්‍රමය (Picture Exchange Communication System) යොදා ගන්නා ලදී. ප්‍රථමයෙන් පින්තුර හාවිතා කරමින් ආහාර වර්ග හා ඇඳුම් වර්ග හඳුන්වා දෙන ලදී. ඉන් පසුව සැබැං ආහාර වර්ග හා ඇඳුම් පෙන්වා දෙමින් (කළිසම, වී ඡර්ටි, බිස්කට්, කෙසෙල් ගෙඩි යන ආකාරයෙන්) ඒවා හඳුන්වා දෙන ලදී. එස්ම ඔහුට වෙන හාවිතය ඩුරු කිරීම සඳහා ‘කළිසම දෙන්න’ ‘වී ඡර්ටි එක දෙන්න’ ආදි වාක්‍ය පුරුදු කරන ලදී.

ලදාහරණ :



6 නැවත පරීක්ෂා කරන ලද ප්‍රතිඵල

මෙම දරුවාට දිගුකාලීන අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලැබේ නැත. එමතිසා මෙම දරුවා සඳහා ගොඩනගා ගන්නා ලද ඉලක්ක මහත් කැපවීමෙන් හා ඉවසීමෙන් සැලකිය යුතු කාලයක් නොකළඩා සිදුකළ යුතු බව පෙනී යයි. වර්තමානය වනවිට මෙම දරුවාට තනිව පූටුවේ හිඳුනීමට හා නැගී සිටීමට හැකි වුවද ඇවිදීමට නොහැකිය. එස්ම යම්තාක් දුරට ආහාර-පාන වර්ග හඳුනාගැනීමට ද සමත් වී ඇත. බිස්කට්, කේක්, කෙසෙල් වැනි ආහාරවල නම් උච්චරණය කළ හැක. නමුදු එම ආහාර අනුහාව කිරීමේදී සහයක පුද්ගලයකුගේ උදවු අවශ්‍ය වේ. යමක් ඉල්ලීම හා ප්‍රතික්ෂේප කිරීම සඳහා දියුණුවක් ලබාගෙන ඇතුළු. ‘දෙන්න’, ‘එපා’, ‘බැහැ’, ‘මුව්’ යන වෙන සහ පවුලේ සාමාජිකයන්ගේ තම හොඳින් උච්චරණය කරයි. ‘මට දෙන්න’, ‘මට එපා’ යන වාක්‍ය ද යම්තාක් දුරට හාවිතා කළ හැකිය. තනිව ඇඳුම් ඇදීමට ඔහුට තවමත් නොහැකිය. ඒ සඳහා අප තවදුරටත් අවශ්‍ය හැකියා වර්ධනය කළ යුතුය.

7 ප්‍රගතිය කක්ෂේරු කිරීම

දරුවාගේ හැකියා වර්ධනය සඳහා පවුලේ සහ ඇළුතින්ගේ උනන්දුව හා කැපවීම වර්ධනය කිරීමට හැකි වී ඇත. පෙරට වඩා ඔවුන් තුළ තමන්ගේ දරුවා වර්ධනය කළ හැකි

බවට ධනාත්මකව සිතිමට පොලඹවා ගත හැකි විය. විශේෂයෙන් ඔහුගේ මව කැප වී ක්‍රියා කරයි. අපගේ සහයෝගයෙන් හා මවගේ උත්ත්තුව පදනම් වී මෙම දරුවා කුමයෙන් සංවර්ධනය වන බව නිරික්ෂණය කළ හැක.

07 දෙනික ජීවිතයේ ගැටුලු තිරාකරණය කර ගැනීම සඳහා යොදා ගත හැකි ඉගැන්වීමේ ක්‍රම.

මෙම දරුවගේ දෙනික ජීවිතයේ කටයුතු පුරුදු කිරීම සඳහාත් පහසු කිරීම සඳහාත් සහාය පුද්ගලයෙකුගේ ආධාරය සහ මග පෙන්වීම ඔවුන්ට අවශ්‍ය වේ. ඒ සඳහා සහායකයින්ට අනුගමනය කළ හැකි ඉගැන්වීමේ ක්‍රම කිහිපයක් පහත ආකාරයෙන් හඳුන්වාදීමට උත්සහ කෙරේ.

පරමාර්ථය	ඉගැන්වීමේ ක්‍රමය
තමන්ගේ ඇඳුම් තෝරා ගැනීම සහ ඒ සඳහා උදව් ඉල්ලීම.	<ul style="list-style-type: none"> කළිසම, කමිසය හඳුන්වා දීම හා ඒවා ඔහුට අයත් ඇඳුම් බව ඒත්තු ගැන්වීම. පින්තුර භූවමාරු කිරීම මගින් ඉගැන්වීමේ ක්‍රමය යොදා ගනීමින් ඇඳුම් තෝරීම සඳහාත් හඳුනා ගැනීම සඳහාත් අවස්ථාව ලබා දීම. ඇඳුම් සේදීමේදී හා ඇඳුම් පිළිවෙළට සැකසීමේදී ඔහුගේ ඇඳුම් ඔහුට ලබා දීම. 'මෙක ප්‍රතාගේ ඇඳුම්' යන්න නිතරම ප්‍රකාශ කිරීම. බොත්තම් දැමීම සඳහා පුරුදු කිරීමට ප්‍රමාණයෙන් විශාල බොත්තම් හාවිතා කිරීම සහ පළමුව වෙනත් පුද්ගලයෙකු ලබා ඒවා දමන ආකාරය ඔහුට පෙන්වීම.
'මට දෙන්න' යන වචනය ප්‍රකාශ කිරීමට පුරුදු කිරීම. ඔහුට අවශ්‍ය දේ ලබා ගැනීමට හා උදව් ඉල්ලීමට පුරුදු කිරීම.	<ul style="list-style-type: none"> ඔහුට අවශ්‍ය ආහාර, ඇඳුම්, සෙල්ලම් බඩු සහ වෙනත් දේවල් ලබා ගැනීමේදී 'මට දෙන්න' යන වචනය හාවිතා කිරීමට භුරු කිරීම. 'මට දෙන්න' යන්න නැවත නැවත හාවිත කරමින් ඔහුගෙන් සෙල්ලම් බඩුවක් ඉල්ලීම. ඉන්පසු එම සෙල්ලම් බඩුව අප ලබා ගත් පසු එය ඔහුට අවශ්‍ය වූ විට 'මට දෙන්න' යන වචනය හාවිතා කිරීමට භුරු කිරීම. 'මට දෙන්න' යන්න ප්‍රකාශ කළ පසු එය ඔහුට ලබා දීම.

ආහාර වර්ග, ඇඳුම්, සෙල්ලම් බඩු සහ ගැහැ භාණ්ඩ හඳුනා ගැනීම.	<ul style="list-style-type: none"> ● පින්තුර පුවමාරු කිරීම මගින් ඉගැන්වීමේ කුමය යොදා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ග්‍රන්ථයක් නිර්මාණය කිරීම. ● පින්තුර සැබැඳු උපකරණ සමග සංසන්ධතය කිරීමට සැලැස්වීම හා ඒවායේ නාම තැවත තැවත උච්චාරණය කිරීම. ● ඔහුට තනිවම ඒවා උච්චාරණය කිරීම සඳහා සහයෝගය ලබා දීම.
ආහාර තනිවම අනුහව කිරීම සහ ඒ සඳහා උච්චාරණය ඉල්ලීම.	<ul style="list-style-type: none"> ● හැන්ද භාවිතා කිරීමෙන් ආහාර ගැනීමට පුරුදු කිරීම. ● හැන්ද භාවිතා කරමින් අන් අයගේ සහයෝගය ඇතිව ආහාර ගැනීම. ● කඩල, මූං ඇට, කවිපි වැනි ආහාර තනිවම අනුහව කිරීමට ලබා දීම. ● තනිවම ඔහුට ආහාර ලබා ගැනීමට ඉඩකඩ ලබා දීම හා නිරීක්ෂණය කිරීම.
දත් මැදීම.	<ul style="list-style-type: none"> ● දත් බුරුසුව හා දන්තාලේප හඳුන්වා දීම. පුරුමයෙන් ඒ සඳහා පින්තුර පුවමාරු කිරීමෙන් ඉගැන්වීමේ කුමය භාවිතා කිරීම. ● දත් බුරුසුව ගන්න, දන්තාලේප ගන්න, දන්තාලේප දාන්න, දත් මදින්න ලෙස පිළිවෙළ ඔහුට පින්තුර මාර්ගයෙන් පෙන්වා දීම හා අනුපිළිවෙළ හ්‍යාකාරකම් මගින් පෙන්වා දීම. ● සහය පුද්ගලයන්ගේ සහයෝගය ලබාගෙන දත් මැදෑදුවීම. ● පසුව දරුවා සමග සහයකාය ද දත් මැදීම හා දරුවා දත් මැදීම සඳහා පෙළඳවීම.
වැසිකිල භාවිතය.	<ul style="list-style-type: none"> ● වැසිකිලිය වෙත යන මාර්ගය හඳුනා ගැනීමට අඩ් පාරක් සකස් කිරීම. ● වැසිකිලිය දක්වා රෝද පුටුවෙන් ගමන් කිරීම. ● සහයකායකුගේ ආධාරයෙන් වැසිකිලිය මත හිඳ ගැනීම. ● වැසිකිලිය භාවිතයෙන් පසු වතුර භාවිත කිරීම සඳහා

	<p>ලද්ධි ලබා දීම.</p> <ul style="list-style-type: none"> වැසිකිලිය හාවිත කරන ආකාරය පිළිබඳ පිළිවෙළ දක්වන පින්තුර එහි දොරේ සහ එහි ඇතුළත පුදරුණනය කිරීම.
කථන හැකියාව වර්ධනය කිරීම.	<ul style="list-style-type: none"> මුළුයේ සංවේදිතාව පාලනය කිරීම, මේ පැණි ආලේප කරන ලද රෙදි කැබැල්ලකින් මුළුය වටා පිරිමැදීම, අත් දෙකෙන් කම්මුල් පිරිමැදීම. (දැන් ඇගිලි නමා) ඡලයට, ඉටුපන්දීම්වලට පිශීමට සැලැස්වීම කඩාසිවලින් සකසන ලද බෝට්ටු ඡලයට දමා පිශීමට අවස්ථාව ලබා දීම. කථන විකිත්සාව සඳහා යොමු කිරීමට අවශ්‍ය මග පෙන්වීම සිදු කිරීම. කොරෝන් වතුර බීමට පුරුදු කිරීම. පසුව බටයක් යොදා ගෙන උරා බීමට සැලැස්වීම.

මූලාශ්‍ය : ලියනගේ, 2015

මිටිසම් ලක්ෂණවලින් පෙළෙන දරුවන්ගේ අපහසුතා එකිනෙකට වෙනස් වේ. එමතිසා හැකියා සංවර්ධනයේදී ඔහුට ආවේණික ලෙස ඉගැන්වීමේ ක්‍රමය සහයකයින් විසින් තෝරා ගත යුතුය. එසේම එම ඉගැන්වීමේ ක්‍රමය දිගින් දිගටම හාවිතා කරමින් දෙනික ජීවිතයේ ක්‍රියාකාරකම් භුරු කළ යුතුය. ඒ සඳහා සහායකයින් කැපවීමෙන් හා ඉවසීමෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කළ යුතුය.

මිටිසම් දරුවන් පවුලට කරන බලපෑම.

මිටිසම් තත්ත්වය නිසා පවුල තුළ යම් යම් වෙනස්කම්, සංකීර්ණතා, නොසන්සුන්තාවයන් ඇතිවිය හැකිය. දෙමාපියන් හා සහෞදුර සහෞදුරියන්ගෙන් සැදුම්ලත් න්‍යාම්වික පවුල නියෝජනය කරන සාමාජිකයින්ට මෙන්ම සියා, අත්තම්මා ප්‍රමුඛ විස්තාත පවුල නියෝජනය කරන සියලුම සාමාජිකයින්ට මිටිසම් බලපානු ලබයි. මිටිසම් නිසා පවුලට මුහුණපාන්නට සිදුවන අහියෝග එකිනෙකට වෙනස් විය හැකිය. නමුත් මිටිසම් සම්බන්ධ ගැටලු සඳහා පවුල් සංස්ථාවට ගනුදෙනු කිරීමට සිදුවන්නේ බොහෝවිට එක සමාන ආකාරයටය. දරුවා මිටිසම්වලින් පෙළෙන තත්ත්වය අනුව ඔහුගේ / අයගේ ක්‍රියාකාරකම්, හැසිරීම රටා පවුලට බලපානු ලබයි. මෙරට තුළ අවුරුද්දට මිටිසම් ලක්ෂණ වලින් පෙළෙන දරුවන් 30,000ක් පමණ

ඉපදෙන බව සොයා ගෙන ඇත (ලියනගේ, 2015). එයින් පවුලට මෙන්ම පසුව සමස්ත සමාජයට සිදුවන බලපැම පිළිබඳව අප අවධානය යොමු කළ යුතු අතර තවමත් මෙරට සමාජය සැලකිය යුතු අවධානයක් ඕවිසම් පිළිබඳ යොමු කොට නැති බව පෙනී යයි. ඕවිසම් දැරුවෙකු සිටින පවුලකට සිදුවන බලපැම සහ මූහුණුපාන්නට සිදුවන අභියෝග පිළිබඳ පහතින් සාකච්ඡා කෙරේ.

එවිසම් මගින් පවුලට කරන බලපැම පිළිබඳ ඔබට මනා අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඕවිසම් දැරුවෙකු සිටින පවුලක සාමාජිකයෙකුගෙන් ප්‍රශ්න කිහිපයක් අසන්න. ඔබට කොහොමද?, කොහොමද ඔබගේ ජ්විතය?, පවුලේ කටයුතු කෙසේ ද? යන ලෙස හෝ ඔවුන්ගේ ජ්විතයට සම්බන්ධව හෝ පවුලට සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් එම පවුල්වල දෙමාපියන්ගෙන්, සහෝදර - සහෝදරියන්ගෙන් අසන්න. ඔවුන්ගේ පිළිතරු ආරම්භ කරන්නේ ද අවසන් කරන්නේ ද තම ඕවිසම් ලක්ෂණවලින් පෙළෙන දැරුවා අදාළ කරගෙන බව ඔබට වැටහි යනු ඇත. ” මට ඇස් වහන්න වේලාවක් නැහැ”, ”මම නැති වුණ ද්‍රව්‍ය මේ දැරුවා මොනවා කරාවිද? කියලා මට නිතරම හිතෙනවා”(සම්මුඛ සාකච්ඡා, 2019). ඕවිසම් දැරුවෙකු සිටින පවුලක දෙමාපියන්ගේ මුද්‍ර ජ්විතයම එම දැරුවා වටා ගොඩ නැගේ. එම දැරුවා වෙනුවෙන් කාලය හා මුදල් වැය කරයි. තමාගේ දැරුවා ඕවිසම් ලක්ෂණවලින් පෙළෙන දැරුවෙකු බව දැනගත් මොහොතේදී ඔවුන්ට ඇතුවුණු හැඟීම්, විත්තවේග පිළිබඳ සිතා ගැනීමට මැදක් අපහසුය. අපි සියලුදෙනාම විවාහ විමට පෙර තම අනාගත සැලසුම් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනිමු. මෙම අනාගත සැලසුම් අතර දැරුවෙකු හදාවතා ගැනීම ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව නොරහසකි. තමුදු එලෙස ගොඩනගා ගත් අනාගත සැලසුම් ඕවිසම් මගින් ගිල ගන්නේ නම් ඔවුන්ගේ අරමුණු සහ අපේක්ෂා බිඳ වැටේ. ඕවිසම් ලක්ෂණවලින් තම දැරුවා පෙළෙන බව දැනගත් මොහොතේ සිට දෙමාපියන් තම අපේක්ෂා වෙනස් කර ගනී. මේ පිළිබඳ ඔවුන් කිසිදා වවනයෙන් ප්‍රකාශ නොකළ ද තමන්ගේ මනස තුළ මෙය ගොඩනැගේ. බොහෝ දෙමාපියන් තම දැරුවා පාසල් යාම, රකියාවක් සිදු කිරීම ආදිය පිළිබඳ අනාගත අපේක්ෂා වෙනස් කර ගනී. දෙමාපියන් දැරුවන්ගෙන් ලබන සතුට, සෙනෙහස, විත්තවේගී පෙළෙනය හා සැනසුම් ඕවිසම් මගින් බිඳ දමයි. ඉන්පසුව ඔවුන්ගේ ජ්විතය ඕවිසම් සමග පොර බැඳීම සඳහා සකස් කර ගනී. ඇතැම් දෙමාපියන් නැවත දැරුවෙකු හැඳීම පවා ප්‍රතික්ෂේප කරන අවස්ථා අප දැක ඇත. උපත ලබන අනෙක් දැරුවාද මෙවැනි ලක්ෂණවලින් යුත් දැරුවෙකු වේ යැයි බිය හා සැකය ඒ සඳහා සංප්‍රවම බලපැම කර ඇති බව පෙනී යයි.

එවිසම් සමග ගනුදෙනු කිරීමේදී එය විවිධ ආකාරයෙන් විවාහ සංස්ථාවට බලපැම ඇති කරයි. ප්‍රධාන වශයෙන් පියාගේ සහ මවගේ කාර්ය කොටස්වල වෙනසක් මේ නිසා ඇති වේ. ප්‍රමුඛ වශයෙන් බිරිඳි දැරුවාගේ ප්‍රතිකාර, විකිත්සා සඳහා කැපවෙන අතර සැමියා බොහෝ විට ආර්ථික කටයුතුවල නිරත වේ. ඇතැම් පියවරු දැරුවාගේ කටයුතුවලින් ඇත් වී සිටීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ දරයි. මේ ආකාරයෙන් ඕවිසම් සඳහා පියා සහ මව වෙනස් ආකාරයෙන් ප්‍රතිවාර දැක්වීමට පෙළඳීම විවාහය තුළ ඉරිතැලීම ඇති විමට අවස්ථාව උදාකරයි. ඕවිසම් සහ විවාහ සංස්ථාවට පිළිබඳ සිදු කරන ලද පර්යේෂණයකට අනුව පැහැදිලි වී

නිබෙන්නේ ඕරීසම දරුවන් සිටින පවුල්වල 9.7% ක ප්‍රමාණයකින් දෙමාපියන් දික්කසාද වීමේ අවධානමක් ඇති බවයි (Fiese, n.d). දරුවා රැක බලා ගැනීම සඳහා වේලාව වෙන් කරවා ගැනීම, දරුවා වෙනුවෙන් කැපවීම, රකියා කටයුතු කරගෙන යාම ආදි අවස්ථා පදනම් කරගෙන සැමියා සහ බිරිදි අතර ඇතිවන ගැටුම මගින් විවාහය සඳහා බලපෑම් ඇති විය හැකිය. ඇතැම් පවුල්වල ස්වාමි පුරුෂයා සහ බිරිදි අතර ගැටුම ඇති විම සඳහා මෙවැනි දරුවෙකු බිජිවීම සඳහා වගකිව යුත්තේ කුවුරුද? යන්න පාදක කරගන්නා බව පෙනී යයි. සමහර ස්වාමි පුරුෂයින් විසින් මේ සඳහා තම බිරිදි වගකිව යුතු යැයි එක හෙළාම ප්‍රකාශ කරයි. මෙය පක්ෂග්‍රාහී හා වැරදි සහගත විවේචනයකි. ඕරීසම යනු දෙමාපියන්ගේ වරදක් නිසා ඇතිවන ආබාධිත තත්ත්වයක් නොවන බව බොහෝ වෙදුෂවරුන්ගේ පිළිගැනීමයි. ඇතැම් දෙමාපියන් පවසන්නේ තමන්ගේ දෙනීනික කටයුතු කරගෙන යාම සඳහා කාලය හා මූදල් වෙන් කර ගැනීමට මේ නිසා අපහසුවන බවයි. ආහාර පිළියෙළ කිරීම, ස්නානය කිරීම, වැසිකිලි භාවිත කිරීම ආදි කටයුතු ඉක්මණීන් සිදු කිරීමට වන අවස්ථාව ද ඇති බව ඔවුන් පවසයි. කෙසේ වෙතත්, දෙමාපියන් තම දෙනීනික කටයුතු සංවිධානය කර ගනිමින් විවාහය සහ පවුල රැක ගැනීම සඳහා නිරන්තරයෙන් එකිනෙකා සාකච්ඡා කිරීම අනිවාර්ය වේ. තම දරුවා තිදා ගත් පසු එසේ සට්ටාදයේ යෙදෙන දෙමාපියන් අප දැක ඇත. ඊට අමතරව පවුලේ සාමාජිකයන් විසින් දෙනීනික ජ්‍යවිතයේ වැඩ කටයුතු බෙදාහදා ගෙන සිදු කිරීම ද ඉතා වැදගත් බව පෙනේ. මව ඕරීසම දරුවා ප්‍රතිකාර හා විකිත්සාවට ගෙනයාමේදී පියාට අනෙක් දරුවන් ලමා උද්‍යානයට රැගෙන යා හැකිය. එපමණක් නොව ඕරීසම පිළිබඳවත් තම දරුවාගේ අනාගත ඉලක්ක පිළිබඳවත් දෙමාපියන් විසින් සාකච්ඡා කළ යුතුය. තම දරුවා ඕරීසම්වලින් පෙළෙන දරුවෙකු බව හඳුනාගත් මොහොත් සිට ඔහුව/ ඇයව සංවර්ධනය කිරීම සඳහා කටයුතු සැලසුම් කළ යුතුය. ඒ සඳහා ඔවුන්ට සහාය ලබා ගත හැකි කණ්ඩායුම් හා ආයතන තුතන සමාජය තුළින් සෞයාගත හැකිය.

එකීසම දරුවන් සිටින පවුල්ල සාමාජිකයන්ගේ විත්තවේගවල ස්වාධාවය නිතර වෙනස්වීම දක්නට ලැබේ. බොහෝ විට මවගේ මානසික සෞඛ්‍යය තත්ත්වය දුර්වල මට්ටමක පැවතිය හැකි බව අධ්‍යයනවලින් සෞයාගෙන ඇත. සාමාන්‍ය මවක මෙන් නොව මෙම දරුවන් සිටින මවක තුළ මානසික පිඩින තත්ත්වය ඉහළ අගයක පවතින බව අනාවරණය වී ඇත. මිට අමතරව ඕරීසම දරුවන් සිටින දෙමාපියන්ට මූහුණපාන්නට සිදුවන අත්දැකීම් ඔවුන්ගේ විත්තවේගවලට සාපුළුම බලපාත්‍ර බෙයි. සමාජයෙන් තුදුකලා වූ බවක් දැනීම, දරුවගේ හැසිරීම රටා නිසා මහජනයා අතර අපහසුතාවයට ලක් වීම, දරුවා කෙරෙහි ගොඩනගාගත් බලපාරොත්තු හා අරමුණු ඉට නොවීම නිසා ඉවිණ්‍යංගත්වයට පත් වීම, දරුවාගේ මෙම තත්ත්වයට ඔවුන් වගකිව යුතු යැයි සිතිම, දරුවාගේ අනාගතය පිළිබඳ බලපාරොත්තු සුන්කර ගැනීම, තමන් පිළිබඳවත් සැමියා/හාර්යාව පිළිබඳවත්, කේප ගැනීම ආදි හේතු නිසා දෙමාපියන්ගේ සිතට දැනෙන හැඟීම්වල හා විත්තවේගවල ස්වාධාවය සංණාත්මක ස්වරුපයක් ගත හැකිය. එබැවින් ඕරීසම දරුවන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානවලින් දෙමාපියන්ගේ විත්තවේගී පෝෂණය පිළිබඳ ද අවධානය යොමු කරයි. බොහෝ ඕරීසම දරුවන්ට පුද්ගල

අන්තර්සම්බන්ධතා පැවැත්වීමටත්, සමාජ පරිසරයේ සිදුවන වෙනස්වීම්වලට මුහුණ දීමටත් අසීරු වේ. එබැවින් ඔවුන් සමාජ ඇසුර සඳහා නිරතුරුවම යොමු කිරීමට නොහැකි බැවින් දෙමාපියන්ටද යම්තාක් දුරට සමාජ ජීවිතය අහිමි වී යයි. ඇතැම් දරුවන්ගේ කළබලකාරී හැසිරීම රටාවද සමාජය තුළ දී පාලනය කිරීමට අපහසු විය හැකිය. මෙම දරුවන්ගේ හැසිරීම රටාව පිළිබඳව පූර්ව නිගමන ලබා ගැනීමට නොහැකි වීමත් ඔවුන්ට සමාජය පිළිගත් ආකාරයට හැසිරීම රටාව පවත්වාගෙන යාමට අවබෝධයක් නොමැති වීමත් නිසා බොහෝ දෙමාපියන් මෙම දරුවන් නිවසින් බැහැරට ගෙන යාමට මැලිවෙයි. ඇතැම්විට තමන්ගේ දරුවාගේ මෙම හැසිරීම රටා පිළිබඳ ඔවුන් අවධානමක් ගැනීමට අකමැති වෙනවා විය හැකිය. මේ හේතුවෙන් අනෙක් දරුවන්ට ද නිවසින් බැහැර වී සිදු කරන විනෝද කටයුතු අහිමි වී යයි. සමාජයට අනුගත වීමට බාධා ඇති විම, විත්තවේගී පෝෂණය අඩු වීම ආදි ගැටුපුවලට අනෙක් දරුවන්ට මුහුණපැමට සිදු වේ. ඒ ආකාරයේ දිගුකාලීනව සිදුවීම මගින් අනෙක් දරුවන්ගේ ද පොරුඡ සංවර්ධනයට බාධා විය හැකිය.

මිටිසම් දරුවන් සිටින ඇතැම් පවුල්වල දෙමාපියන්ට ආර්ථික අපහසුතාවලට මුහුණදීමට සිදු වේ. දරුවාගේ ප්‍රතිකාර හා විකිත්සාව සඳහා වන වියදම පවුල මත ගොඩ නැගේ. මෙරට තුළ ඇතැම් අයත්ත කිසිදු අය කිරීමකින් තොරව මෙම දරුවන් සඳහා ප්‍රතිකාර කිරීම සැනසිලිදායක තත්ත්වයකි. මෙහිදී පවුලට ස්ථාවර ආදායමක් පැවතීම හා අන්තර්ගේ ආධාර හිමි වීම පවුලේ ආර්ථික තත්ත්වය පවත්වාගෙන යාමට රැකිලකි.

පවුල තුළ ගොඩනැගි තිබුණු සාම්ප්‍රදාය වෙනස් කිරීම සඳහා මිටිසම් දරුවාගේ බලපැම හිමි වේ. නිවාඩු කාලය ගත කිරීම සඳහා නිවසින් පිටතට යාම, විනෝද වාරිකා යාම, පවුල් උත්සව හා සම්ති සමාගම්වලට සහභාගී වීම ආදිය සඳහා කාලය වෙන් කරවා ගැනීමට දෙමාපියන්ට අසීරු විය හැකිය. මෙමගින් අනෙක් පවුලේ සාමාජිකයන්ට ද එවැනි අවස්ථා අහිමි වීමට ඇති ඉඩකඩ වැඩිය. විවාහ උත්සව, ප්‍රිය සම්භාෂණ හා පවුලේ පවතින උත්සව සඳහා සහභාගී වීම ඇතැම්විට අතහැර දැමීමට පවුලේ සාමාජිකයන්ට සිදු වේ. මන්ද ඇතැම් මිටිසම් ලුමයි පුද්ගල සම්ගාය සමග කාලය ගත කිරීමට අකමැති වේ. පවුලේ වැඩිමහල් දරුවා මිටිසම් ලක්ෂණවලින් පෙළෙන්නේනම් අනෙක් බාලසහෝදර-සහෝදරයන්ට තම වැඩිමහල් සහෝදරයගේ භූමිකාව හඳුනාගැනීමට යම් බාධාවක් ඇති කරයි. එසේම අනෙක් දරුවන්ට සිදුවන බලපැම පිළිබඳව දෙමාපියන් යම්කිසි බියකින් පසුවෙයි. මිටිසම් දරුවෙකු සිටින පවුලක සිටින අනෙක් දරුවන් ඉතා ඉක්මනින් මානසික හා විත්තවේගීව අනුවර්ථනය වේ. සාමාන්‍ය දරුවන් මිටිසම් ලක්ෂණවලින් පෙළෙන සහෝදර සහෝදරයන් පිළිබඳ මනා නිරික්ෂණයක් හා සැලකිල්ලක් දක්වයි (Volkmar, 2017) එයින් ඔවුන් සමග කටයුතු කළයුතු ආකාරය සාමාන්‍ය දරුවන් ඉක්මනින් ඉගෙන ගනී. තමන්ගේ මිටිසම් ලක්ෂණවලින් පෙළෙන සහෝදරයාට හෝ සහෝදරයට අනෙක් දරුවන් සැබැවටම ආදරය කරුණාව දක්වයි. ඔවුන් සමග සෙල්ලම් කිරීමට, කරා කිරීමට, උද්ව කිරීමට සාමාන්‍ය දරුවන් පෙළඹෙන බව පෙනී යයි. මිටිසම් දරුවන්ගේ ත්‍රියාකාරකම්, සංවාද හා ත්‍රිචා දිගින් දිගම කරගෙන යාමට හෝ ඒ සඳහා දෙනාත්මක ප්‍රතිචාරයක් නොලැබෙන නිසා ඇතැම් විට ඔවුන් අසත්වට පත් විය හැකිය.

ඒපමණක් නොව ඇතැම් දරුවන් තමන්ගේ ඕචිසම් ලක්ෂණවලින් පෙළෙන සහෝදරයා හෝ සහෝදරය පිළිබඳ අනන්‍යතාවයන් දැන ගන්නවාට ඔවුන් කිසිම කැමැත්තක් තැත. යහළවන් තම සහෝදරය සහෝදරයා පිළිබඳ කුමක් සිතාවිද?, ඔහු / ඇයට විහිඟ කරාවිද? යන්න පිළිබඳ ඔවුන් දෙගිචියාවෙන් සිටී. දෙමාපියන්ගේ අවධානය හා කාලය කැප කිරීම ඕචිසම් දරුවා වෙත ප්‍රමුඛ වශයෙන් ලැබීම නිසා අනෙක් දරුවන් අසිරිකාවයට පත් වේ. අනෙක් දරුවන්ගේ අවශ්‍යතා හා ඉල්ලීම ඉටු කිරීමට දෙමාපියන් ප්‍රමාද වීම නිසා ඔවුන් දුකට හා ඉච්චාහාගත්වයට පත් විය හැකිය. මේ නිසා දෙමාපියන්ද තම අනෙක් සාමාන්‍ය දරුවන් පිළිබඳව ද සැලකිල්ලක් දක්වමින් ඔවුන් සමග අන්තර්සම්බන්ධතා පැවැත්වීම ඉතා වැදගත් බව අවධාරණය කළ යුතුය.

වර්තමානයේ දී ඕචිසම් සඳහා ප්‍රතිකාර සිදු කරන්නේ දරුවා සඳහා පමණක් නොව මූල පවුලම ඉලක්ක කොට ගෙනය. මත්ද මෙවැනි පවුලක දෙමාපියන්ට තම දරුවා ප්‍රතිකාර සඳහා යොමු කිරීම, නිවසේදී දරුවාට කළයුතු ව්‍යායාම හා විකිත්සාවන් අනුගමනය කිරීමට සිදුවීම, රකියාවේ වගකීම දැරීමට සිදුවීම සහ පවුලේ අනෙකුත් වගකීමෙන් නියැලීමට සිදුවීම ආදි කටයුතු රාකියකට මුහුණ දීමට සිදුවන බැවිනි. එපමණක් නොව දරුවාගේ ප්‍රතිකාර සඳහා ද පවුලේ ආදායමෙන් කොටසක් වැය කිරීමට සිදු වේ. එබැවින් ඕචිසම් ලක්ෂණවලින් පෙළෙන දරුවෙකු සිටින පවුලක දෙමාපියන්ට තම විවාහය හා පවුල අරක්ෂා කර ගැනීම සඳහා දැඩිව කැපවීමටත් වෙහෙස වී එදිනෙදා කටයුතු කිරීමටත් සිදු වේ.

මෙම දරුවන් නියෝජනය කරන පවුල්ල සාමාර්කයන්ට දැඩි කැපවීමක්, ඕවසීමක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බව කිව යුතුය. දරුවාගේ ඇතැම් රජ ගති ලක්ෂණ නිසා ඇතැම් දෙමාපියන් කේප ගන්නා අවස්ථා අප දැක ඇත. මෙම දරුවන් සමග ද්‍රව්‍යක් ගත කිරීම පවා වෙහෙසකර කටයුත්තක් වනවාට සැක තැත. “දරුවා සමග ද්‍රව්‍ය ගත කරන විට සවස් වෙදිදී අපි හෙමිබත් වෙනවා”(සම්මුඛ සාකච්ඡා, 2019). ඇතැම් දරුවන් අධිතියායිලිතාවෙන් යුත්ත වීම (Hyperactive) නිසා ඔවුන් රැකබලා ගනිමින් ද්‍රව්‍ය ගතකිරීම ඇතැමිවිට අපහසු වේ. එබැවින් මෙම දරුවන් රැකබලා ගැනීම සඳහා පවුලේ සාමාර්කයන් යම්කිසි සැලසුමකින් යුත්තව කාලය බෙදාවෙන් කර ගන්නේ නම් වෙහෙසකර හාවයෙන් යම්තාක් දුරට හෝ මිදිය හැකිය. “මමත මාගේ බිරිඳත් යන දෙදෙනාම රකියාවල නිරත වී සිටිනවා. එමනිසා මම ද්‍රව්‍ය දෙකක් දරුවා සමග සිටිනවා. තවත් ද්‍රව්‍ය දෙකක් මාගේ බිරිඳ දරුවා සමග සිටිනවා. රට අමතරව මාගේ දෙම්විපියන් ද දරුවා සමග ද්‍රව්‍ය දෙකක් සිටිනවා. මේ නිසා අපිට දැඩි මහන්සියක් පිඩිනයක් තැහැ.”(සම්මුඛ සාකච්ඡා, 2019). මෙලෙස ඕචිසම් සහලක්ෂණවලින් පෙළෙන දරුවන් සමග තම විස්තර පවුලේ සාමාර්කයක් කාලය ගත කිරීම නිසා ඔවුන්ට ද විවිධත්වයක්, වෙනසක් වැඩිමට හැකිවනු ඇත. එසේම දෙමාපියන් සමග පමණක් නොව අනෙක් සම්පූර්ණ යුතින් සමගද අන්තර්සබඳතා පැවැත්වීමට ඩුරුවනු ඇත.

ඇතැම් දෙමාපියන් මෙවැනි දරුවන් සමාජයෙන් සගවා තැබීමට උත්සහ කරයි. නිවසීන් බැහැරට රැගෙන යාමට මැලිවයි. ඒ සඳහා බොහෝ දුරට බලපාන්නේ ඕචිසම් දරුවන්ගේ සන්නිවේදන කුසලතා දුර්වල වීම, රජ හැසිරීම රටා හා සමාජය පිළිගත් හැසිරීම රටා ඔවුන්ට

අනුගමනය කිරීමට නොහැකි විමසි. නමුත් එවිට සිදුවන්නේ එම දරුවාගේ සමාජානුයෝජනය සඳහා තව තවත් බාධා ඇතිවි ඔහුගේ/ඇයගේ සංවර්ධනය අඩාල විමසි.

මිටිසම් දරුවන් සිටින පවුල්වල සාමාජිකයන්ට සමාජයෙන් එල්ලවන බලපැම ද සුළුපුව නොවේ. බොහෝවිට දෙමාපියන් රැකියා කටයුතු කරන ස්ථානයේ සිටින අනෙක් නිලධාරීන්ගෙන් එල්ලවන බලපැම නිසා ඇතැම දෙමාපියන් තම රැකියාවට ද සමුදායි. මෙවැනි දරුවන් සිටින පවුල්වල බොහෝ මව්වරුන් තම රැකියාව අතහැර දමන බව පෙනී යයි. සමාජය පිළිගත්, වැඩි වැටුප් සහ වර්පණාද සහිත රැකියා පවා ඔවුන් අතහැර දමයි. මන්ද රැකියා ස්ථානවල සිටින ඇතැම නිලධාරීන්ට මිටිසම් තත්ත්වය පිළිබඳ ඇත්තේ ඉතා අඩු දැනුමක් නිසාත් ලාභය පදනම් කර ගනිමින් තරගකාරී ආර්ථික කටයුතු පසුපස හඟායන නිසාත් මෙවැනි දරුවන් සිටින දෙම්විඡියන්ගේ මානසික තත්ත්වය පිළිබඳ ඔවුන්ට අවබෝධ කරගැනීමට අසිරු වී ඇත.

මිටිසම් ලක්ෂණ සහිත දරුවන් සමග ජ්වත්වන දෙම්විඡියන්ට මුහුණදීමට සිදුවන තවත් ගැටුලුවක් වන්නේ තම දරුවන් සඳහා උචිත පෙරපාසලක් හෝ පාසලක් සෞයාගැනීමට අපහසු විමසි. මෙම දරුවන් සඳහා විශේෂ පෙරපාසල් හෝ පාසල් පවතින්නේ ඉතා අඩු ප්‍රමාණයක් බව පෙනී යයි. එපමණක් නොව සාමාන්‍ය පෙරපාසලක් සඳහා සංවර්ධනය කරන ලද මිටිසම් දරුවෙකු භාර ගැනීමට පවා ඇතැම ගුරුවරු යම්කිසි වකිතයකින් පසුවෙයි. මේ නිසා දෙම්විඡියන්ට තම දරුවා සංවර්ධනය කිරීමෙන් පසු විධිමත් අධ්‍යාපනය ලබා දීමට නිශ්චිත ආයතනයක් නොමැති වීමෙන් ඔවුන් අපේක්ෂාභ්‍යත්වයට පත්වෙයි. නමුත් මිටිසම් තත්ත්වය පිළිබඳ සමාජය දැනුවත් කිරීම සහ ගුරුවරුන්, සහායකයින් සහ සමාජ වැඩිකරුවන් බිජි කිරීම මගින් මෙම තත්ත්වයෙන් පෙළෙන දරුවන් සංවර්ධනය කිරීම සඳහා මාර්ගයක් විවාත කරගත හැකිය. ප්‍රජා සංවර්ධනය සහ අධ්‍යාපනය පිළිබඳව ප්‍රතිපත්ති සැකසීමේදී මෙම දරුවන් ගැන ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානයට ලක් කළ යුතුය. එපමණක් නොව දරුවන් සිටින පවුල්වල දෙමාපියන්ට සහ සාමාජිකයන්ට උපදේශනය (Counselling) ලබා දීම මගින් ඔවුන් මුහුණපාන ගැටුලුවලට යම් සහනයක් සැපයිය හැක. මන්ද මෙම දරුවන්ගේ සංවර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් පවුල්ලේ සහයෝගය අවශ්‍ය වන බැවිනි.

මෙම ලිපිය තුළින් මිටිසම් ලක්ෂණ සහිත දරුවන් හැසිරීම් රටා සහ ඔවුන් මුහුණපාන අපහසුතා තිවැරදිව හඳුනාගෙන ඔවුන්ගේ හැකියා සංවර්ධනය කිරීම සඳහා දායකත්වයක් සපයනු ලබයි. ඒ සඳහා භාවිත කළ හැකි ප්‍රතිකාර සැලැස්මක් ද මෙහි ඉදිරිපත් කොට ඇත. මිටිසම් යනු පවුල්ලේ සහ අවට සමාජ පරිසරයේ සිටින සියලු දෙනා එකතු වී මුහුණ දිය යුතු තත්ත්වයකි. එහිදී මිටිසම් පිළිබඳත් එම දරුවන්ගේ හැකියා සංවර්ධනය කිරීම පිළිබඳත් නිවැරදි දැනුම අවශ්‍ය වේ.

සම්බන්ධතා

ලියනගේ, එම්.වී. (2015). ඔවුන් සහිත දරුවන්, දේශන සටහන්, ඔවුන් පිළිබඳ සහතික පත්‍ර පාඨ මාලාව, උග්‍රීස්ටර් ආයතනය, ලේඛ්‍යලේල.

Daly D.F., Bedell G., Hinojosa J. (2001). Effects of a weighted vest on attention to task and self stimulatory behaviours in preschools with pervasive development disorders, American journal of occupational, Retrieved from <https://www.ncbi.nlm.nih.gov/pubmed>.

Fiese B.H. (n.d.). Journal of family psychology, APA Psycaricle, Retrieved from <http://www.apa.org>

National institute of mental health. (2015). Autism Spectrum Disorder, Retrieved from <https://www.nimh.nih.gov>.

Renee A., Alli M.D. (2019). Brain and Nervous system, autistic, What does the word Autism mean,Webmd medical.

Volkmar F. R. (n.d.). Jounal of autism and development disorders, Publisher: Springer Verlag.